

බඩාගැනීම

2021 ජූලි - මැයි 40 වෙළු 01 - 03 කළුසය

රු. 20/-



- 2 ● පකිස්කානයේ සමාජ, ආර්ථික තොරතුරු බිඳුක්
- 3 ● මුදල් පරිහරණයේ දී කාන්තාව සහ වගකීම
- 8 ● ශ්‍රී ලංකාව තුළ ණය ඇප ආවරණ යෝජන තුමසක්හි ඇති වැදගත්කම
- 12 ● දිරිඥකාව පිළිබඳ හෙයාත්මක විගුහයක්
- 22 ● දේශගුණීක විපර්යාකවල බලපෑම් සහ ඒ සඳහා නවෝත්පාදන කෘෂිකර්මාන්තය අනුවර්තනය වීම
- 25 ● ආදායම් උත්පාදන මාර්ග සඳහා පමණක් නිය ගැනීම බෙදාරුවන් කිරීම මගින් ග්‍රාමීය ජනතාවගේ ඇධික ණයගැනීම්ව නැති කළ හැකි ය

ISSN 1391-3697




ශ්‍රී ලංකා මහ බැංකුව
සක්තිවේදන දෙපාර්තමේන්තුව



පකිස්ථානය

සමාජ, ආර්ථික තොරතුරු බේදක්...



පකිස්ථානය දකුණු ආසියානු රටකි. එය ලෝකයේ පස්වන වැඩිම ජනගහනය මෙන්ම දෙවන විශාලම මූස්ලිම් ජනගහනය සිටින රටයි. භූම් ප්‍රමාණය අනුව ලෝකයේ 33 වන විශාලම රට පකිස්ථානයයි. එයට මායිම වැශෙනහිරීන් ඉන්දියාව ද, බටහිරීන් ඇරෝග්‍යීස්ථානය ද, නිරින් දෙසින් ඉරානය ද සහ ර්සාන දෙසින් විනය ද වේ.

1947 දී එනම් මූත්‍රාන්ත්‍ර පාලනය අවසානයේදී ඉන්දියාවෙන් බෙදී වෙන්වීමෙන් නැගෙනහිර සහ බටහිර පාකිස්ථානු මූස්ලිම් රාජ්‍යයන් බිජි විය. මතභේදාත්මක කාශ්‍රීල්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සමග පළමු යුද්ධය ආරම්භ වූයේ 1948 දී ය. ඉන්දියාවේ ද මැදිහත් විමතින් 1971 පැවැති සිවිල් යුද්ධයකින් පසු නැගෙනහිර පාකිස්ථානය බංග්ලාදේශය බවට පත් විය.

පාකිස්ථානය දැනට මිශ්‍ර ආර්ථිකයක් පවත්වාගෙන යයි. නිදහස ලබන විට මූලික වශයෙන් කාමිකාර්මික ව පැවති ආර්ථිකයේ දැනට විශාලම අංශය වන්නේ වෙළඳ හා සේවායි.

එහි අගනුවර ඉස්ලාමාබාද් වේ. ප්‍රධාන භාෂාව පංජාබ් වන අතර ආගම මූස්ලිම් වේ.

මුළු - World Bank
World Fact Book
Wikipedia විශ්වකොෂය

| | | | |
|--|-------------|---|--|
| භූම් ප්‍රමාණය | | | |
| මුළු ප්‍රමාණය | වරිග කි.ම්. | 796,095 | |
| ගොඩ ධීම් ප්‍රමාණය | වරිග කි.ම්. | 770,875 | |
| අභ්‍යන්තර ජලය | වරිග කි.ම්. | 25,220 | |
| ඡනගහනය (2020 ඇස්තමේන්තු) | | 238,181,034 | |
| ඡනගහන වරිධන වේගය | | 1.99% | |
| උපත් අනුපාතය (2020 ඇස්තමේන්තු) (ඡනගහනය දැන්වා) | | 26.95 | |
| මරණ අනුපාතය (2020 ඇස්තමේන්තු) (ඡනගහනය දැන්වා) | | 6.1 | |
| පළදර මරණ අනුපාතය (2020 ඇස්තමේන්තු) (කැපිල් උපත් දැන්වා) | | 55.26 | |
| උපත් දී පිවිත අලේක්ෂාව (අව්‍රදු) (2020 ඇස්තමේන්තු) | | 69.37 | |
| දෙ දේශීය තීජ්පාදිතය (2017 ඇස්තමේන්තු) | | චික්සත් ජනපද බොලර් බිලියන 253.183 | |
| මුරිත දෙ දේශීය තීජ්පාදිතයයේ වරිධන වේගය (2017 ඇස්තමේන්තු) | | 5.4% | |
| ඒක පුද්ගල දෙ දේශීය තීජ්පාදිතය (2017 ඇස්තමේන්තු) | | චික්සත් ජනපද බොලර් 1,284.7 | |
| දෙ දේශීය තීජ්පාදිතයයේ ආංශික සංයුතිය (2017 ඇස්තමේන්තු) කැපිකර්මය | | 24.4% | |
| කර්මාන්ත | | 19.1% | |
| සේවා | | 56.5% | |
| ශුම බලකාය (2017 ඇස්තමේන්තු) | | මිලියන 61.71 | |
| සේවා විශුක්මිය (2017 ඇස්තමේන්තු) | | 6% | |
| කුවුම් ආදායමේ ගිනි සංග්‍රහකය (2018 ඇස්තමේන්තු) | | 35.5% | |
| අයවෘය අතිරික්තය (+) හෝ තීගය (-) (2007 ඇස්තමේන්තු) | | -5.8% | |
| දෙ දේශීය තීජ්පාදිතයයේ ප්‍රතිශතයක් පෙස | | | |
| ලද්ධිමන අනුපාතය (2017 ඇස්තමේන්තු) | | 9.3% | |
| ආනයන (2017 ඇස්තමේන්තු) | | චික්සත් ජනපද බොලර් බිලියන 42.27 | |
| ආනයන හාන්ඩ් | | බහිත තෙල්, බහිත තෙල් තීජ්පාදන, යැන්ගුළුපකරණ, ජ්ලාස්ටික්, ප්‍රවාහන උපකරණ, ආනාරුයර ගත හැකි තෙල්, කඩ්පාසි, ගකඩ සහ වාහේ, ගෝ | |
| අපනයන (2017 ඇස්තමේන්තු) | | චික්සත් ජනපද බොලර් බිලියන 31.517 | |
| අපනයන හාන්ඩ් | | රෙඳපිළි (අැයුලුම්, ඇඟ අතිරික්, කපු රෙඳි, නුල්), සහල්, සම් හාන්ඩ්, හිඩ් හාන්ඩ්, රෝසානික උව්ස, ගල්න උපකරණ සහ ඔමුඛරුවු | |
| මුදල් ව්‍යෙකය | | පරිස්ථාන රැඹුමල් | |

"සටහන" සටරාවෙහි පළවන අදහස් ඒ ඒ ලෝකයන් ගේ අදහස් මින ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් නොවිය හැකි ය.

ශ්‍රී ලංකා මහ බැංකුව නමට ලියන ඔද්‍යම් අජ්‍යාලීම්/වෙක්පාත් මෙහි සඳහන් මිලිනායට වැඩිහිටි "සටහන" තැපැලෙන් ගෙන්වා ගත හැකි ය.

| | |
|---------------------------|--------------|
| පිටපතක මිල | : රු. 20.00 |
| වාර්ෂික දායකත්වය | : රු. 320.00 |
| (තැපැල් ගාස්තු ද ඇතුළත්ව) | |

| | |
|----------------------|--------------------------|
| අධ්‍යක්ෂ | සහ්නිවේදන දෙපාර්තමේන්තුව |
| ශ්‍රී ලංකා මහ බැංකුව | තැ. පෙ. 590, කොළඹ |

මුදල පරිහරණය දී කාන්තාව කු වගකීම

විම් විස් කේ ධර්මවර්ධන
අධිකාරී, සභානිවේදන දෙපාර්තමේන්තුව

කාන්තාව ගෙදර ආර්ථිකය පාලනය කරනවා යන්න බොරුවක් නොවේ. බොහෝ සාර්ථක පවුල්වල දියුණුවේ රහස ද එයයි. පවුල් ආදායම නිසි ලෙස හසුරුවා ගැනීමෙන් ආර්ථික දුෂ්කරතා අඩු කර ගත හැකි බව කාන්තාවන් දනි. සාමාන්‍යයෙන් කාන්තාවන් මුදල පරිහරණය කරන්නේ ද පරිස්සමෙනි. අනාදීමත් කාලයක සිට ගෘහණිය සතු මේ සුවිශේෂී හැකියාව තව තවත් වැඩි දියුණු කර ගනීමින් අද කාලයට මින්න පරිදි මුදල පරිහරණය කිරීමට කාන්තාවන් දැන සිටිය යුතු කරුණු කිහිපයක් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ වේ.

1. මුදල් භාවිතය

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 95% කටත් වඩා ජන කොටසකට අකුරු ලිවීමෙන්, කියවීමෙන් පූජාවනි. එහි තේරුම අපේ රට සාක්ෂරතාවෙන් ඉහළ රටක් බව ය. එමෙන් ම බොහෝ අයට ඉංග්‍රීසි පිළිබඳ ව, පරිගණක භාවිතය පිළිබඳ ව සහ වෙනත් විෂයයන් පිළිබඳ ව ද ප්‍රමාණවත් සාක්ෂරතාවක් පවතී. එසේ වුව ද, බොහෝ දෙනෙකට ඉතා පරික්ෂාකාරී ලෙස ප්‍රවේශමෙන්, දුරදරු ව මුදල පරිහරණය කරන ආකාරය ගැන අධ්‍යයනය කිරීමට, නැතිනම් ඉගෙනීමට අවස්ථාව ලැබේ ඇත්තේ ඉතා අඩුවනි. මේ හේතුව නිසා තමන් අතිශය දුෂ්කරතා මැද උපය ගන්නා මුදල අරපරිස්සමකින් තොර ව වියදම් කොට දනය නාස්ති කර ගන්නා ආකාරය පිළිබඳ ව කතා නිතර අපට අසන්නට තිබේ. නොයෙක් ආකාරයේ මූල්‍ය ව්‍යාපාරවලට රවවීමෙන් තමන් දැඩි වෙහෙස

මහන්සියෙන් උපයා ගත් මුදල් නැති කර ගත් අය බොහෝ ය. විශේෂයෙන් ම තමන් උපයා ගත් මුදල් ඉහළ පොලියක් ලැබෙනවා යැයි සිතා නීති විරෝධී ආයතනවල තැන්පත් කිරීමෙන් දුෂ්කරතාවට පත් වී සිටිනවා සේ ම ඉතා අධික පොලියට ගෙය ගැනීම නිසා උන් හිටි තැන් අහිමි වූ මිනිසුන් ද අපට හමු වී තිබේ. එමෙන් ම මෙවැනි විස්තර දිනපතා ම මාධ්‍ය තුළින් අසන්නට ද ලැබේ. එමෙන් ම මුදල් උපයා ගැනීමට හැකියාව තිබූ කාලය තුළ කිසිවක් සිදු නොකාට අලස ලෙස කාලය ගත කර ජ්විතයේ අවසාන කාලයේ දැඩි අසීරුතාවන්ට පත් ව දුක් විදින අය ද, මුදල් උපයන කාල සීමාව තුළ කිසිදු මුදලක් ඉතිරි නොකළ නිසා, නැතිනම් අනාගත සැලසුමක් නොමැති ව මුදල් වියදම් කිරීම නිසා ජ්විතයේ වයස්ගත අවධියේ දී අසරු වී දුක් විදින අය පිළිබඳ ව ද අපට නිතර අසන්නට ලැබේ. ඒ නිසා මුදල පරිහරණය කිරීම නැතිනම් මුදල් භාවිත කිරීම දැනගෙන කළ යුතු කාර්යයකි.

2. මුදල සාක්ෂරතාව

මුදල පරිස්සමෙන් පරිහරණය කිරීමට නම් ඒ පිළිබඳ දැනුමක්, අවබෝධයක් හා හැකියාවක් ද තිබිය යුතුයි. එලෙස මුදල පරිහරණය පිළිබඳ දැනුමක් ලබා ගැනීම තුළින් ඕනෑ ම අයෙකුට

- (ආ) නීත්‍යනුකූල ක්‍රමවලින් මුදල ඉපයිමටත්,
- (ඇ) ඉපයු මුදලින් යම් කොටසක් අනිවාර්යයෙන් ඉතිරි කිරීමටත්,



- (ඇ) එම ඉතිරි කළ මුදල් නීත්‍යනුකූලව පිහිටුවා ඇති බැංකු වැනි මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමටත්,
- (ඇ) සාධාරණ හා දැරිය හැකි පොලියක් යටතේ අවශ්‍ය හෝ මුදල් ලබා ගැනීමටත්,
- (ඉ) හෝ හෝ මුදල් සහ තමන්ගේ ඉතිරි මුදල් වැඩි ආදායම් ලබන කටයුතුවල ආයෝජනය කිරීමටත් හැකියාව ලැබේ. එසේ ම කපරි ව්‍යාපාරවල මුදල් මගඩිවලට හසු නොවී පවත්වෙන් ආර්ථිකයන් රැකගෙන සමාජයේ ගොරවයෙන් යුතුව ජ්වත් වීමට ඔවුන්ට ද හැකියාව ලැබේ.

එබැවින් තමන් උපයාගත් මුදල් ප්‍රවේශමෙන් පරිහරණය කර පවත්වෙන් ජ්වත් තත්ත්වය උසස් කර ගැනීම සඳහා තිබිය යුතු මූල්‍ය සාක්ෂරතාව හෙවත් ප්‍රවේශමෙන් මුදල් පරිහරණය කිරීමේ දැනුම ලබා දීම බෙහෙවින්ම එලදිය වනු ඇත. ඒ අනුව මෙම ලිපිය තුළින් ඔබට මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සරල අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

3. කාන්තාව සතු වශයෙන්

විධිමත් ආකාරයට මුදල් පරිහරණය කිරීමට අදාළ කරුණු අප සියලු දෙනා විසින් ම මැතිවින් අවබෝධ කර ගත යුතු ය. විශේෂයෙන් ම ගෙදර ආර්ථිකය සුරකීම සඳහා පවත්වෙන් අසිමිත වගකීම් දරන කාන්තාව වෙත මෙම දැනුම ලබා දීම අතිශයින් ම ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ම “අම්මා” යන භූමිකාව තුළ යුතුකම් ඉටු කිරීමේදී කාන්තාව ආර්ථික, සමාජයේ, සංස්කෘතික මෙන්ම පාරිසරික වශයෙන්ද ගොරවාන්විත වතම පවත්වා සුරකීමට වෙර දරන අයෙකි. එබැවින් කාන්තාවන් මුදල් පරිහරණයේ දී වඩාත්ම ප්‍රවේශම් විය යුතු ය.

**එබැවින් කාන්තා ඔබද මුදල්
පරිහරණය කිරීමේ දී පහත
කරුණු කෙරෙහි අවධානය
යොමු කිරීම බෙහෙවින්ම
එලදියක වනු ඇත.**

ප්‍රවේශමෙන් මුදල් පරිහරණයේ දී සැලකිල්ලට ගත යුතු කරුණු;

(ඇ) මුදල් ඉපයීම හා කළමනාකරණය

(ඇ) මුදල් ඉතිරි කිරීම

(ඇ) මුදල් වියදම් කිරීම

(ඇ) ආයෝජනය

(ඉ) හෝ මුදල් ගැනීම හා හෝ මුදල් කළමනාකරණය කර ගැනීම

(ඊ) මුදල් මගඩිවලට හසු නොවී ආරක්ෂා වීම

(ඇ) **මුදල් ඉපයීම හා කළමනාකරණය**

මුදල් උපයා ගැනීම පිළිබඳ සලකන විට නීතියෙන් පිළිගත් රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් ම මුදල් උපයා ගත යුතු බව පළමු කාරණයයි. නීති විරෝධී හෝ කිසිදු වංචික ක්‍රියාවලියකින් මුදල් ඉපයීම නොකළ යුතු ය. සැම විට ම මුදල් ඉපයීම අමාරු කාරයයක් බව සිතට ගත යුතු ය. පහසුවෙන් මුදල් උපයා ගත හැකි බව පවසා නොයෙක් මැඟික් ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන අයගෙන් ප්‍රවේශම් විය යුතු ය. අමාරුවෙන් උපයාගත් මුදල් වියදම් කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කළ යුතු ය. ඉවත් බවක් බවක් නැතුව මුදල් වියදම් කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණ්න් අපි ප්‍රවේශමෙන් වියදම් කළ යුතු ය. ඒ කියන්නේ සැලසුමකට අනුව පාලනයකින් යුතුව මුදල් පරිහරණය කළ යුතු ය. එනම් මුදල් කළමනාකරණය කළ යුතු ය.

**සැලසුමකට අනුව මුදල්
පාලනය කරනවා යනු මුදල්
කළමනාකරණයයි.**

එහිදී ඉතිරි කිරීම, වියදම් කිරීම, ආයෝජනය කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

(ඇ) **මුදල් ඉතිරි කිරීම**

෋පයාගත් මුදලින් කොටසක් නීතිපතා ඉතිරි කිරීමට පුරුදු ව්‍යනාත් කාලයක් ගත වන විට ඔබවත් නොදැනීම ලොකු මුදලක් එකරස්

වේ. එබැවින් ඔබගේ ආදායමට ගැලපෙන පරිදි ඉතිරි කළ හැකි ප්‍රමාණය තීරණය කරන්න. ආදායම ලද විශය මූලින්ම ඒ කොටස ඉතිරි කරන්න පුරුදු වෙන්න. ඒ අනුව ඉතිරි කිරීම පුරුදේදක් කර ගන්න. එසින් ඔබට අනාගතයේ දී සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සතුවින් ජ්‍වත් වන්නටත් හැකි වේ.

උපයන මුදුලින් කොටසක් නීතිපතා ඉතිරි කිරීමෙන් ඔබේ මතු ආරක්ෂාව දී තහවුරු වේ.

අතීතයේ මවිවරු බත පිළියෙල
කිරීමේ දී ප්‍රමුළුව සහල් මිටක්
වෙනත් මුවිධියකට දමා තැබුන.
ව්‍යම සහල් මිට අඩු කිරීමෙන්
මව හෝ දුරටත් හෝ ස්වාමි
පුරුෂයා හෝ වෙනත් අය ආහාර
නොගෙන කුසැගින්නේ සිටීමට සිදු
වියේ නැත. සිදු වියේ නොදැනම
කාලයක් යන විට නැවත
පරිහෝජනයට ගැනීමට හෝ
වෙනත් කාර්යයක් සඳහා සහල්
ප්‍රමාණායක් ඉතිරි වීමය. විය මහත්
සතුප්‍රදායක තත්ත්වයකි.

මෙසේ ඉතිරි කළ මුදල් ආයෝජනය කිරීමේ දින් කල්පනාකාරී විය යුතු ය.

- ඉතුරුම් තැන්පතු භාර ගැනීමට නීතියෙන් බලය ඇති ආයතනවල පමණක් මුදල් තැන්පත් කළ යුතු ය.
- ඔබ ඉල්ලු විට මුදල් ආපසු ගැනීමට හැකියාවක් ඇති ආයතනවල පමණක් තැන්පත් කළ යුතු ය. තැන්පත් කිරීමට පෙර එම ආයතනවලට ඉල්ලු සැනීන් මුදල් ආපසු දීමට හැකියාවක් ඇත්දැයි කළ ඇතුව විමසා දැනගත යුතු ය.

- ආකර්ෂණීය වෙළෙඳ ප්‍රවාරවලට හසු නොවී ඔබේ මුදල් තැන්පත් කළ යුතු ආයතනය තෝරා ගත යුතු ය.
- කෙටි කාල සීමාවක් තුළදී අධික ලාභයක් ගත හැකි යැයි පවසන ප්‍රෝඛකාරී මුදල් මගේවලට හසු නොවීමට වග බලාගත යුතු ය.
- අධික පොලීවලට නොරැවී තැන්පත් මුදලේ අරක්ෂාව ගැන තීතර සැලකිලිමත් විය යුතු ය. යමෙක් නීත්‍යනුකූල බැංකුවලට දීමට නොහැකි මට්ටමේ ඉහළ පොලියක් දෙන බව කිවාත් ඒ කෙසේදැයි විමසා දැන ගැනීමට ඔබට අයිතියක් ඇතේ.

(ආ) අවශ්‍ය දේශ පමණක් වියදම් කරමු

- ඔබ ඔබේ වියදම් කිරීම සිදු කළ යුත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.
- එය ද සැලසුම් කළ යුත්තේ ඔබේ ආදායමට ගැලපෙන පරිදි ය.
- අත්‍යවශ්‍ය දේශ වියදම් කළ හොත් ඉතිරි කිරීම නොමැති ව ඔබට ගාය වීමට සිදුවේ.
- එම නිසා ආදායමින් යම කොටසක් ඉතිරි කළ පසු ඉතිරි වන ප්‍රමාණය වියදම් කිරීමට ඔබට සැලැස්මක් සකස් කර ගත යුතුය. එහි දී
 - ÷ අත්‍යවශ්‍ය දේ පමණක් මිලදී ගනිමු.
 - ÷ මිලදී ගැනීම්වල දී හැඟීම්වලට වහල් නොවේමු.
 - ÷ ආකර්ෂණීය වෙළෙඳ ප්‍රවාරවලට නොරැවෙමු.
 - ÷ මිලදී ගැනීම්වල දී හදිසි නොවී හොඳින් සොයා බලන්න. එනම් සොයා බලා තීරණ ගත යුතු ය.
 - ÷ කළේ දැමිය හැකි වියදම් පසුව සිදු කරන්න.
 - ÷ දරුවන්ගේ අධ්‍යාපනය, වෙවදා පහසුකම් ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය දේ සඳහා පළමුව වියදම් කරන්න.
 - ÷ අනුකරණවලට රෙවිමෙන් වලකිමු. අපි භාණ්ඩයක් මිලට ගත යුත්තේ එය අපට අවශ්‍ය නිසා සහ ප්‍රයෝගනවත් නිසා මිස වෙනත් අය එම භාණ්ඩය මිලට ගත නිසා නොවේ.



- අත්‍යවශ්‍ය තොවන අත්‍යවශ්‍ය හාණ්ඩ මිලට ගැනීම යනු මුදල් නාස්ති කර ගැනීමක් බව සිතට ගත යුතු ය.

(අ) සුදුසු ආයෝජනයක් තෝරා ගනීමු

ආයෝජනය යනු තමන්ගේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් මුදල් යෙදුම්යි. එනම්,

- බැංකුවක ඉතිරි කිරීම
- ක්ෂේප හෝ සුදු වාණිජ ව්‍යාපාරයක් ඇරඹීම
- ගොවිතැන් හෝ සත්ව පාලන කටයුතුවල යෙදීම
- කුඩා කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් ආරම්භ කිරීම
- ආදායම් ඉපයිය හැකි සේවාවක් ආරම්භ කිරීම

යනාදී වශයෙන් ඔබගේ දැනුම, කුසලතාවය සහ අත්දැකීම්වලට අනුව ඔබට තිබෙන කාලය හා ඉච්චක ප්‍රමාණය අනුව ආදායම් ලැබිය හැකි නිත්‍යනුකූල සුදුසු කටයුත්තක ඔබේ මුදල් ආයෝජනය කිරීමට ප්‍රථම.

ආයෝජනයේ දී අවධානමක් පවතින බව සිතට ගන්න. ඒ ගැන මතා ලෙස දැනුවත් වීම වැදගත් ය. එවිට ඔබට අවධානම අඩුකර ගැනීමේ ප්‍රස්ථ ව්‍යාමාර්ග අනුගමනය කළ හැකි වේ.

මතක තබා ගන්න....

ඉක්මනීන්ම පොහොසත් විය හැකි
යැයි කියන පිර්මේ ආකාරයේ
ආයෝජනවලට නම් අනුවෙන්න විභා

(උ) කළුපනාකාර ව ණය ලබා ගනීමු

ඉහතින් සඳහන් කළ පරිදි ඔබේ ආදායම්න් කොටසක් ඉතිරි කර ඇත්තාම එම මුදල් ආයෝජනය කළ හැකි අතර, එය ප්‍රමාණවත් තොවන්නේ නම් හෝ ඉතිරි කිරීම තොමැති නම් ඉහත සඳහන් කළ පරිදි ආදායම් වැඩි කර ගැනීමට ආයෝජන කාර්යයක යෙදීමට ගිය ලබා ගැනීමට සිදු වේ.

එනම් ආයෝජනයට ඔබේ මුදල් ප්‍රමාණවත් තොවන විට ගිය ගැනීමට සිදු වන බවයි. එහි දී,

- ආයෝජනයේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයට පමණක් ගිය ලබා ගන්න.
- ඡිය යනු ආපසු ගෙවීමේ කාලය කොපමණ දී, වාරික ප්‍රමාණය, පොලී ප්‍රතිඵලය, පොලී ගණනය කරන ආකාරය, ගිය වාරිකයක වටිනාකම, ගිය ගෙවීම සතිපතා හෝ මාසික ව කළ යුතු ද යන්න පිළිබඳව ගිය ගැනීමට පෙර දැනුවත් වන්න.
- පොලියත් සමග ගිය වාරිකය ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ඉදිරියේ දී ලැබේ දැයි කල් ඇතිව ගණනය කර බැලිය යුතු ය.
- පොලී ගණනය කිරීමේ දී එය හින වන ක්‍රමයට ද, සමතල ක්‍රමයට ද යන්නත්, දඩ පොලී සහ වෙනත් විවිධ ගාස්තු අය කරනවාද යන්නත් පිළිබඳ ව කල් ඇතිව සොයා බැලිය යුතු ය.
- ඡිය සඳහා ඇප සුරෙකම් අවශ්‍ය ද, යම් හෙයකින් ගිය ගෙවීමට තොහැකි ව්‍යවහාර් සිදු වන්නේ කුමක්දැයි විමසිලිමත් ව බලා ගිය ලබා ගත යුතු ය.
- පරිහැරන කටයුතු සඳහා ගිය ලබා ගැනීම සුදුසු තොවේ. කුමන හෝ ආදායම් උත්පාදන ක්‍රියාවලියක් සඳහා පමණක් ම ගිය ලබා ගැනීම තුවණැති ක්‍රියාවකි.
- එක් ගියක් ගෙවා අවසන් වන කුරු තව තවත් ගිය දෙක කුන ලබා ගැනීම තොකළ යුතු ය.
- ඡිය ලබා ගත් ආදායම් උත්පාදන ක්‍රියාවලිය තුළින් ම උපයා ගන්නා මුදලින් ගිය වාරික හා පොලිය ආපසු ගෙවීමට කටයුතු කරන්න.
- ආකර්ෂණීය වදන්වලට රැවැ, කොන්දේසි ගැන තොසිතා දෙනවා වෙනුවට ගිය ගැනීමෙන් වළකිමු. එනම් පැනලා දෙන ගිය පැනලා ගැනීමෙන් වළකිමු. මෙයින් සිදු වන්නේ ඔබ ගිය උගුලකට හසු වියයි.

බොහෝ අවස්ථාවල දී පෙනී ගොස් ඇති කරුණක් වූයේ තමන් වෙත පැමිණ, මිහිර වදන් කතා කරන විවිධ ප්‍රශ්නයන්ගේන් හා ආයතනවලින් ඉතා දැඩි කොන්දේසි යටතේ ගිය ලබාගෙන ඒවා ගෙවා ගත

නොහැකිව බොහෝ කාන්තාවන් මහත් පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි. එබැවින් එවැනි අධික පොලී හා කොන්දේසි යටතේ නොයෙක් පුද්ගලයින් ඔබට කරන ගිය යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස අපි විශේෂයෙන් මතක් කරමු. එවැනි යෝජනාවලට එකශාකාව නොදක්වා තුවත්තින් යුතු ව කටයුතු කිරීමෙන් ඔබේ ඔබේ පවුලේත් ආරක්ෂාවත්, ගෞරවයත් ආරක්ෂා වනු ඇත.

බොහෝ විට මෙවැනි මගධිවලට හසුව අධික ගියගැනී හාවයට පත්ව ඇත්තේ ඉතා උදේශීමෙන් උත්සාහවන්ත කාන්තාවන් ය. ඔවුන් උපයන හැම සත්‍යක් ම මගධිකරුවන්ගේ අතට පත් වේ. එබැවින් ඔබ ප්‍රවේශම් විය යුතු ය.

(ඊ) ප්‍රයෝගකාරී මුදල් මගධිවලින් ප්‍රවේශම් වෙමු

අදහාරත නොහැකි තරමේ ඉහළ පොලියක් හෝ වෙනත් ප්‍රතිලාභ ලබා මෙනා බවට ආකර්ෂණීය පොරෝන්දු දෙමින් ඉතා ප්‍රයෝගකාරී ලෙස ඔබේ වටිනා මුදල් හා දේපල වංචා කිරීම මුදල් මගධියකි.

මෙවැනි ප්‍රයෝගකාරී වංචික ක්‍රියාදාමයන් විවිධ ක්‍රම ඔස්සේ ඔබ වෙත ගෙන එනු ලබයි. ඒ හැම වංචික ක්‍රමයකින් ම සිදු වන්නේ ඔබ අපහසුවෙන් උපයා ගත් මුදල් ඔවුන් අතට පත් වීමයි. කිසියම් හාන්චයක් මිලට ගැනීමට හෝ මූලික අරමුදලක් තැන්පත් කිරීමට ඔබට පොළඳවා ගැනීමෙන් ඔබත් මෙවැනි මගධියකට ගොදුරු විය හැකි ය. මෙවැනි අවස්ථාවල සිදුවන්නේ පළමු මාස කිහිපය තුළ ඔබේ මුදල්වලට ඉහළ පොලී සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමයි. ඉන්පසු ඔබේ මුදල් තබා එම මුදල් ලබා ගත් පුද්ගලයින් වත් සොයා ගැනීමට නොහැකි වනු ඇත.

- ඇතැම් අවස්ථාවල දී යම් යම් හාන්ච ඔබ අතට පත් කරනු ලබයි. එම හාන්චවලට සරිලන වටිනාකමක් නොමැත. සාමාන්‍ය වෙළෙඳපොලේ ඒවාට ඉල්ලුමක්ද නැත. එය පසුව වෙනත් අයෙකුට විකුණා මුදල් කර ගැනීමටද නොහැකි වනු ඇත. මෙවැනි ක්‍රියාවන්ද පීඩාකාරී මගධි වේ.
- යම් කෙනෙක් ඔබට අඛණ්ඩ ව විශාල ප්‍රතිලාභ ලබා ගැනීමට යෝජනා කරනු ලබන්නේ ද, ඒමෙන්

ම එම ක්‍රමයට තවත් අය මුදල් ගෙවා බඳවා ගන්නා ලෙස ඔබට කියයි ද, යම් හාන්චයක් හෝ සේවාවක් මිලදී ගෙන එය තවත් අයට හඳුන්වා දී අලෙවි කර දෙන ලෙස කියයි ද, සිත්ගන්නාසුළු වදන්වලින් සිත්ගන්නාසුළු ප්‍රතිලාභ මුල් මාස කිපයේ ලබා දෙයි ද, ඒවා නීති විරෝධී පිරිමි වැනි යෝජනා ක්‍රමයන් වේ.

- ඔබ රවටා අඩු පොලී ප්‍රතිඵත මත ගිය ලබා ගන්නා ලෙස ඔබ පොලඩ්වා ඔබට ගිය මුදල් ලබා දී පසුව ඒ සඳහා පොලී සති, මාස ක්‍රමයට අධික ලෙස අය කරමින් ඉතා කෙටි කාලයක් තුළ ඔබ ලබා ගත් ගිය මුදල මෙන් දෙනුන් ගුණයක ගිය උගුලක ඔබ සිර කර ඇත්තම් ඒවාද පීඩාකාරී මුදල් මගධි වේ.

එබැවින් කාන්තා ඔබ, පවුලේ මූලිකත්වය දරන ඔබ, ආදරණීය මවක් බේරිදක් ලෙස මෙවැනි පීඩාකාරී ක්‍රියාවලට හසු නොවී සමාජ ගෞරවය, පවුලේ ආරක්ෂාව මෙන්ම තම පවුල ඉදිරියට ගෙන යා හැකි ගක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා බුද්ධිමත් ලෙස මූල්‍ය තීරණ ගත යුතු බව සිහි තබා ගන්න.

ඒ සඳහා ඔබ ඔබේ මුදල් ඉපයීම, ඉතිරි කිරීම, ආයෝජනය, ගිය ලබා ගැනීම, ගිය හාවිතය සහ වෙනත් මූල්‍ය මගධි වැනි කරුණු කෙරෙහි මනාව දැනුවත් වීම අත්‍යව්‍ය වේ. මෙලෙස ඔබ මෙම කරුණු කෙරෙහි මනාව අවබෝධයක් ලබන විට ඔබට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ව අවබෝධයක් ඇතැයි සතුවු විය හැකි ය.

ඔබ උපයා ගන්නා මුදල් නිස් ලෙස පරිහරණය කිරීමට ඔබ සිතු උගැනුම සහ හැකියාවට මූල්‍ය සාක්ෂරතාව යැයි කියනු ලැබේ.

ඔබ උපයා සීමිත ආදායමට සරිලන පරිදි මුදල් කළමනාකරණය කර ගැනීම තුළින්, පවුලේ දියුණුව සලසා ගැනීම සඳහා ඔබත් ඔබේ මූල්‍ය සාක්ෂරතාව තව තවත් වැඩි දියුණු කර ගන්න.

ශ්‍රී ලංකාව තුළ ණය ඇප ආචරණ යෝජනා ක්‍රමයන්හි ඇති වැදගත්කම

නිමාල අඩුසේකර පියුම් මැක්සිකා
පෙශීමේ සහකාර අධිකාර කළමනාකාර සහායක

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ව්‍යුතමානයේ ලෝකයේ සංවර්ධනය වෙමින් ප්‍රවතින රටවල් අතර විශේෂයෙන් ම ආසියානු රටවල අතිරේක ගිය පහසුකම් යෝජනා ක්‍රමයක් ලෙස ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමය ජනනිය වෙමින් ප්‍රවතින බව දක්නට ලැබේ. තවද, ලෝකයේ බොහෝ රටවල් තම රටෙහි ආර්ථික හා සමාජීය වර්ධන වේගය ප්‍රාථමික කරන වැදගත් ම අංශය ලෙස ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය (Micro, Small and Medium Enterprise/MSME) පිළිගෙන ඇති අතර ඔවුන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බව හඳුනා ගෙන ඇත. එම බැවින්, ලොව බොහෝ රටවල් තම රට තුළ සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය සඳහා ගිය ඇප ආචරණ ක්‍රම හඳුන්වා දී ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ.

ශ්‍රී ලංකාව තුළ ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය

විවිධ රටවල් සිය සංවර්ධන මට්ටම පදනම් කර ගෙන ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා එකිනෙකට වෙනස් අර්ථකතනයන් හා විත කරනු ලැබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ සූළු ව හා විත වන මිනුම් එකක වන සේවක සංඛ්‍යාව සහ වාර්ෂික පිරිවලුම පදනම් කර ගෙන ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා අර්ථකතනයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් කර ඇත. මේ අනුව ව්‍යවසාය අංශය තුළ සේවක සංඛ්‍යාව 300කට වඩා අඩු වේ නම් සහ යොදවන පිරිවලුම රුපියල් මිලියන 750 නො ඉක්මවන්නේ නම් එම ව්‍යවසායකයන් ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලෙස අර්ථකතනය කරයි¹.

අප රටෙහි ක්ෂේත්‍ර, සූළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසායකයන් බොහෝ පිරිසක් සූළු හා මධ්‍යම පන්තියේ අදායම් ලාභීන් වන අතර ව්‍යාපාර කර

1 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා ශ්‍රී ජාතික ප්‍රතිපත්ති රාමුව, 2015

ගෙන යැමේ දී ඔවුන්ට බොහෝ ගැටලු හා අභියෝග රාජියකට මුහුණ දීමට සිදු වේ. ඒ අතරින් ඔවුන්ට මුහුණපැම්ව සිදු වන ප්‍රධාන ම ගැටලුව වන්නේ ව්‍යාපාරය අවශ්‍ය මුළික ප්‍රාග්ධනය සපයා ගැනීමයි. එහි දී ඔවුන්ට තමන්ගේ ම මුදල්, ඇත් හිත හිතවතුන්ගේ මුදල්, හෝ වෙනත් සරල මුලු ක්‍රම මගින් හෝ වෙනත් මුලු සේවා මගින් ගිය මුදල් ලබා ගැනීමට සිදු වේ. නමුත් මෙම ව්‍යවසායකයන් බොහෝ පිරිසක් සූළු හා මධ්‍යම පන්තියේ ආදායම්ලාභීන් වන බැවින් ඔවුන්ට ඉතිරි කිරීම් සඳහා සැහෙන ලෙස මුදල් නොමැති අතර ඔවුන්ට විධීමත් මුලු අංශයෙන් ගිය ලබා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එහි දී ඔවුන්ට බලපාන ප්‍රධාන ම ගැටලුව නම් විධීමත් මුලු පද්ධතිය තුළින් සහනදායී මුලු පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඇප සුරකුම් නොමැති වීමයි. එම නිසා මුළික වශයෙන් බලපාන ගැටලුව වන විධීමත් මුලු අංශයෙන් මුලු පහසුකම් ලබා ගැනීමට පවතින දුෂ්කරතා හේතුවෙන් ව්‍යවසායකයන් විධීමත් මුලු අංශයෙන් තම මුලු සේවා සපුරා ගැනීමට උනන්දු නො වන අතර තම මුලු අවශ්‍යතා කෙසේ හෝ ඉටු කර ගැනීමට අවිධීමත් මුලු අංශය වෙත යොමු වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. එහි දී ඔවුන් මුහුණ පාන දුෂ්කර ම ගැටලුව වන්නේ ඔවුන්ට ප්‍රධානය කරන ගිය සඳහා අධික පොලියක් ගෙවීමට සිදු වීමයි. මේ ලෙස අධික පොලියක් එම මුලු ආයතනවලට ගෙවීමට සිදු වීම හේතුවෙන් බොහෝ ව්‍යවසායකයන් අපේක්ෂා හංගත්වයට පත් වී තමා මහත් ආංශකාවෙන් ආරම්භ කළ ව්‍යවසාය කෙටි කාලයක් තුළ අත් හැර දැමීමට සිදු වන අතර විවිධ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

එම නිසා මෙම අංශයේ ව්‍යවසායකයන්ට විධීමත් අංශයේ මුලු පහසුකම් ලබා ගැනීමට විධීමත් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ ගිය ඇප ආචරණ ක්‍රමය හෙවත් ගිය අතිරේක කරන වැඩි පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

ඒසේ ම මෙම සංසිද්ධි ලේකයේ බොහෝ රටවල සිදු වන අතර එයට විසඳුමක් ලෙස ගිය ඇප ආචරණ ක්‍රමය ජාත්‍යන්තර ව ඉතා ඉහළ මට්ටම්න් පිළිගත් මූල්‍ය පහසුකම් සැපයීමේ උච්ච උපාය මාර්ගය බවට පත් වේ ඇත.

ණය ඇප ආචරණ යෝජනා ක්‍රමය

ණය ඇප ආචරණ යෝජනා ක්‍රමය යනු ගිය ගැනුම්කරුවකු අදාළ ගිය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක දී ගිය හිමියාට අදාළ ගිය මූදල හෝ ඉන් කොටසක් ගෙවීම සඳහා තෙවන පාර්ශ්වයක් විසින් දෙන ලද සහතිකයි. මෙය ගිය හිමියා ව ආරක්ෂා කිරීම සඳහා දෙනු ලබන රක්ෂණ ආචරණයක් ලෙස පිළිගත හැකි අතර ගිය හිමියාට පවතින ගිය අවදානම අවම කිරීමට හා ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගිය ලබා දීමට මූල්‍ය ආයතන දීමත් කිරීමට ද උපකාරී වේ.

ලොව බොහෝ රටවල ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තුළ දක්නට ලැබෙන ඉහත සඳහන් ගැටුම නිරාකරණය කිරීම සඳහා, ප්‍රධාන ක්‍රියා පිළිවෙතක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාර සඳහා ගිය ඇප ආචරණ යෝජනා (Credit Guarantee Scheme - CGS) ක්‍රම හඳුන්වා දී ඇත.

මෙම යෝජනා ක්‍රමය මගින් අවදානම අඩු කිරීම හා සුරක්ෂා මත යැං්ම මගින් ගිය ලබාගැනීම අවධාරණයක් කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසු ගිය ලබා දීමට සහ වඩාත් තරගකාරී, සහනදායී අනුපාතයකට මූල්‍ය පහසුකම් ලබා දීමට උනන්දු කරවයි. මෙම ඇපකර ලබා ගැනීම සඳහා සුළු පිරිවැයක් දැරීමට සිදු වේ. කෙසේ වෙතත්, එවැනි පිරිවැය ගියලානියාගෙන් අය කර ගත හැකි අතර, අඩු අවදානමක් ඇති බැවින්, අඩු පොලී අනුපාතයකට ගිය ලබා දීමට මූල්‍ය ආයතනය කැමැත්ත පළ කරයි.

තවද, ගිය ඇප ආචරණයක්, රක්ෂණ ආචරණයක් හා සමාන වන අතර ගැනුම්කරු විසින් ගිය තො ගෙවූ අවස්ථාවක දී ගිය දෙනු ලබන ආයතන ආරක්ෂා කිරීම සඳහා ද උපකාර වන ගිය සේවාවකි.

ශ්‍රී ලංකාවේ නුය ඇප ආචරණ ක්‍රම පිළිබඳ ඉතිහාසය

1967 දී ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාණිජ බැංකු විසින් ඉදිරිපත් කරන ලද විය ගිය සඳහා රජය විසින් ගිය

ඇප ආචරණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය මුදල නීති පනතේ (Monetary Law Act) 108 (1) වගන්තියේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී. ඉන්පසු දේශීය බැංකු මගින් වී සහ වෙනත් බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබා දෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති මූල්‍ය ගිය යෝජනා ක්‍රමයක් වන නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය (New Comprehensive Rural Credit Scheme - NCRCs) යටතේ හඳුන්වා දෙනු ලැබූ ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ ය. ඉන් අනතුරු ව 1979 දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකාලා අදියර I (Small and Medium Industries I/SMI-I) යටතේ වූ ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමයක් ආරම්භ කරන ලදී. මෙය ස්ථාපිත කිරීමෙන් පසු ව මෙහි ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු වූ බැවින් 1982 දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකාලා අදියර II (SMI-II) ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමය ලෙස තවත් යෝජනා ක්‍රමයක් ආරම්භ කළේ ය. 1987 දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකාලා අදියර III (SMI-III) ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමය ආරම්භ වූ අතර එය ද ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු ප්‍රාථිලි කිරීමේ අරමුණින් මුදල නීති පනතේහි 108 (1) වගන්තියේ විධිවිධාන යටතේ ක්‍රියාත්මක කරන ලදී.

ගිය ඇප ආචරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වෙන ම ගිය ඇප ආචරණ ආයතනයක් අපරාධී පිහිටුවා තොමැති බැවින් ගිය ඇප ආචරණ ක්‍රම සියලුළු ම ක්‍රියාත්මක කරන ලද්දේත්, දැනැව ක්‍රියාත්මක කරනු ලබන්නේත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව (Regional Development Department - RDD) විසින් මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි. එසේ ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඉහත දැක්වෙන ගිය ඇප ආචරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති අතර දැනැට ගිය ඇප ආචරණ යෝජනා ක්‍රම දෙකක් වන නව සපිරි ග්‍රාමීය ගිය යෝජනා ක්‍රමය සහ පාර්ශ්වීය ගිය ඇප ආචරණ යෝජනා ක්‍රමය (Partial Credit Guarantee - PCG) යන යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක වෙමින් පවතී.

බෝග වගාව සඳහා මෙම ගිය යෝජනා ක්‍රම සහභාගිත්ව මූල්‍ය ආයතන (Participating Financial Institutions - PFIs) විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ගිය සම්බන්ධයෙන් එම ආයතන සඳහා ගිය ඇප ආචරණ ලබා දීම



සිදු කරයි. මෙම යෝජනා ක්‍රම මගින් ගැනීමේ පිරිවැය අඩු කිරීමටත්, ස්වාධාවික විපත් හෝ වෙනත් ව්‍යසනයක දී ගිය ලබා දීම දිරිමත් කිරීමටත්, ගිය පැහැර හැරීමේ අවදානමෙන් කොටසක් බෙදා ගැනීම සඳහා ගිය මුදලින් කොටසක් සඳහා ගිය ඇපකර ලබා දීමටත් හැකි වනු ඇත.

දැනට ශ්‍රී ලංකාව තුළ නිය ඇප ආවරණ සපය දෙනු ලබන ආයතන

ශ්‍රී ලංකාවේ දැනට ගිය ඇප ආවරණ සපය දෙනු ලබන ආයතන දෙකක් හඳුනා ගත හැකි ය.

1. ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීම යන කරුණ යටතේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දායකත්වය සැපයීම සිදු කරයි. එය ප්‍රධාන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. නියෝජිත කාර්යයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය, මූල්‍ය ආයතන, විදේශ ආධාර සපයන්නන්, අනෙකුත් ගිය දෙන ආයතන හා ප්‍රතිලාභීන් අතර සම්බන්ධීකරණය ගොඩ තැගීම සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සම්බන්ධ ආර්ථික තත්ත්වයන් වැඩියුතු කිරීම හා දිරියාව අවම කිරීම සඳහා කටයුතු කරයි. තවද ග්‍රාමීය ජනතාව අතර ඉතුරුම් පුරුෂ වර්ධනය කිරීම, පිරිවැය එලදායී ගිය බෙදා හැරීමේ වැඩ සහාය සැකසීම හා ක්‍රියාත්මක කිරීම ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ අරමුණින් මූදල් තීති පනතෙහි 108 (1) වගන්තීයේ විධිවිධාන යටතේ මූලින් ම 1964 දී මධ්‍යම හා දිගුකාලීන ගිය අරමුදල (Medium and Long Term Credit Fund) ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපනය කරන ලදී. එම අරමුදල යටතේ ප්‍රතිමූල්‍ය ගිය යෝජනා ක්‍රම සහ ගිය ඇප ආවරණ යෝජනා ක්‍රම හඳුන්වා දෙන ලදී.

එම අනුව ප්‍රතිමූල්‍ය ගිය පහසුකම් සැපයීම, ගිය ඇප ආවරණ පහසුකම් සැපයීම සහ පොලී සහන ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කර ගෙන යනු ලබයි. ගිය ඇප ආවරණ පහසුකම් ලෙස ඉහතින් සඳහන් කළ තවද සහිත ගැනීමේ යෝජනා ක්‍රමය සහ පාර්ශ්වය විසින් ප්‍රතික්ෂා කිරීමේ සිදු කරනු ලැබේ.

නිය ඇප ආවරණ යෝජනා ක්‍රමය යන යෝජනා ක්‍රම දෙක දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

2. ශ්‍රී ලංකා අපනයන ගිය රක්ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Corporation - SLECIC)

අපනයනකරු වෙත ඔවුන්ගේ බැංකු ආයතන වෙතින් වඩා යහපත් සේවාවන් ලබා ගැනීමට ඉඩ සලසන පරිදේදෙන් හා ගිය ලබා ගැනීමේ ගක්‍රතාව ඉහළ නාවන පරිදේදෙන් ශ්‍රී ලංකා අපනයන ගිය රක්ෂණ සංස්ථාවේ ඇප යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි. අපනයනකරු හට බැංකුව/මූල්‍ය ආයතනය වෙත සිය වගකීම ඉට කිරීමට නො හැකි වූ අවස්ථාවක අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනයට යම් පාඩුවක් දැරීමට සිදු වූයේ තම ශ්‍රී ලංකා අපනයන ගිය රක්ෂණ සංස්ථාව විසින් එම අලාභයෙන් සැලකිය යුතු කොටසක් පියවා දමනු ලැබේ.

සියලුම ක්ෂේත්‍රයන්හි කුඩා, මධ්‍යම හා මහා පරිමාණ සමාගම් උදෙසා සරිලන පරිදි සකසන ලද අපනයන ගිය රක්ෂණ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා අපනයන ගිය රක්ෂණ සංස්ථාව වෙතින් හඳුන්වා දී තිබේ. විදේශීය වෙළඳපාල සමග විශ්වාසයෙන් ගනුදෙනු කිරීමට මේ මගින් ලබා දෙන අපනයන ගිය රක්ෂණය මනා පිටුවහලක් වේ. අපනයන ගිය රක්ෂණ සේවය වෙතින් අපනයනකරුවන්, ඔවුන්ගේ හාණ්ඩා සේවා අදාළ විදේශ ගැනුම්කරු වෙත ලබා දෙන අවස්ථාවේ දී ඒ හා බැඳුණු වාණිජ හා දේශපාලනීක අවදානම් සාධක හේතුවෙන් අපනයනකරුවන් වෙත එලැකිය හැකි නො ගෙවීම හෝ පමා වී කරන ගෙවීම්වලට පිළියම් වශයෙන් ආරක්ෂාව සලසා දෙනු ලැබේ.

එපමණක් නො ව ස්‍රී ලංකා රක්ෂණ ප්‍රතිපත්තින් අනුව අපනයනකරුවන් හට ඔවුන්ගේ ගියකරුවන්ගේ න් කොටසක් හෝ සියලුම හෝ රක්ෂණය කළ හැකිය. තවද සම්පූර්ණ හාණ්ඩා තැවිගත කිරීමක් ව්‍යවද රක්ෂණය කර තෝරා ගත් රටවලට අපනයනය කිරීමේ හැකියාව පවතී. තවද ප්‍රතිරක්ෂණ කාර්යය මණ්ඩලය විසින් ගැනුම් ගිය විශ්ලේෂණය සිදු කර, අලාභ පාඩු බවට පත් වීමට පෙර එම ගිය අවදානම් සම්භාවිතාව පිළිබඳව අනතුරු ඇගැවීම සිදු කරනු ලැබේ.

නිය ඇප ආවරණ ක්‍රමයේ දුර්වලතා

1978 සිට ගිය ඇප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වී ඇති අතර එය ක්ෂේද, කුඩා හා මධ්‍යම පරිමාණ

ව්‍යාපෘති, කෘෂිකාර්මික හා වෙනත් ව්‍යාපෘති ප්‍රවලිත කිරීමට දායක වී තිබේ. කෙසේ වෙතත් තවමත් මෙම යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය පහත දුර්වලතා හේතුවෙන් සිමාසහිත වී ඇත.

- i. නෙය ලබා ගන්නාගේ ව්‍යවසායකත්ව හැකියාවන් නොමැති වීම
- ii. බැංකු වල මේ සඳහා වන පරිපාලන වියදීම සාපේක්ෂ ව අධික වීම
- iii. ක්ෂේරු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සමග ඇති අවම සම්බන්ධතාව හේතුවෙන් නෙය සැපයීම සඳහා ඇති අක්මැත්ත
- iv. අතිතයේ දී සාධක ගණනාවක් හේතුවෙන් නෙය ඇප ආවරණ ආරක්ෂණ ක්‍රමයක් වශයෙන් යොදා නො ගැනීම
- v. නීති සිමාවන් පැවතීම
- vi. සීමිත ආයතනික ධාරිතාව
- vii. මෙහෙයුම් උපදෙස් අනුව ඇප ආවරණ ගෙවීම නිතර ප්‍රතික්ෂේප කිරීම
- viii. බැංකු විසින් නියමිත වේලාවට හිමිකම් ඉල්ලුම් නොකිරීම
- ix. මූල්‍ය ආයතන මගින් නෙය නිදහස් කිරීමෙන් පසු, අධික්ෂණය නොකිරීම
- x. පසු විපරම් පිළිබඳ සාක්ෂි නොමැති වීම

කෙසේ වෙතත් නෙය ඇප ආවරණ සඳහා විශාල ඉල්ලුමක් වෙළෙදපොල තුළ පවතින බව කරන ලද විශ්ලේෂණවලින් අනාවරණය වී ඇත. එම නිසා පවතින වර්තමාන තත්ත්වය යටතේ තම ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් ලබා ගැනීමට අසමත් ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ තිරසාර විසඳුමක් ලෙස ජාතික නෙය ඇප ආවරණ ආයතනය (National Credit Guarantee Institution - NCGI) ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. එබැවින්, රජයේ ප්‍රධාන කොටස් හිමියකු වන පෙරදීගලික අංශයේ දායකත්වය සහිත ව මෙම ආයතනය ස්ථාපිත කිරීම අනාගතයේ දී සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

තිරසාර හා කඩිනම් ආර්ථික වර්ධනයක් ලතා කර ගැනීම සඳහා ක්ෂේරු, සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ වැදගත්කම දැනටමත් රජය හඳුනා ගෙන ඇති බැවින් ක්ෂේරු, සුළු හා මධ්‍ය පරිමාණ අංශය ස්ථාවර හා ගෙක්තිමත් ලෙස වර්ධනය වීම සාර්ථකත්වයකට විවෘත වීම ආදිය සිදු වීම තුළින් සමස්ත ආර්ථිකය ගක්තිමත් වීම සහ රට තිරසාර සංවර්ධනයක් කරා ලතා වීම අපේක්ෂා කළ හැකි ප්‍රතිච්ල අතර වේ.

කිරීමට ජාතික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකා රජය විසින් සකස් කර ඇත. ඒ අනුව සියලු ම අනාගත ක්ෂේරු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ආධාර ලබා දීම අරමුණු කර ගනිමින් නව ණය ඇප ආවරණ යෝජනා ක්‍රම සකස් කිරීම හා ජාතික නෙය ඇප ආවරණ ආයතනය ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. එ මගින්,

1. මූල්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම
2. තාක්ෂණික සහය ලබා ගැනීම
3. තොරතුරු ලබා ගැනීමේ ප්‍රවේශ වැඩි දියුණු කිරීම
4. මූල්‍ය ආයතන හඳුන්වා දීම සහ ඒවා වෙත යොමු කිරීම
5. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
6. සුළු හා මධ්‍ය පරිමාණ ජාලකරණ අවස්ථා ඇති කිරීම
7. අන්තර් සබඳතා ගොඩ නැගීම
8. උපදේශන සේවා වැඩිදියුණු කිරීම
9. ඇප සුරක්ෂා නොමැති අය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම
10. පැහැර හරින ලද නෙය අය කර ගැනීමට නිසි නෙතික ක්‍රියා පරිපාලියක් ඇති කිරීම
11. පුහුණුව හා කුසලතා වර්ධනය කිරීම
12. බිජ්වල් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම තුළින් ගනුදෙනු කාර්යක්ෂම ව කිරීම හා වඩාත් පහසු කිරීම

යනාදිය ක්ෂේරු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තුළ වැඩිදියුණු කිරීම සඳහා මහත් ලෙස උපකාර වනු ඇත. නෙය ඇප ආවරණ යෝජනා ක්‍රම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් අනාගතයේ දී සුළු හා මධ්‍ය පරිමාණ කරමාන්ත අංශයේ සැලකිය හැකි වර්ධනයක් සිදු වන අතර රටෙහි ආර්ථික වර්ධනයට රැකුල් වන නිෂ්පාදන ධාරිතාව වැඩි වීම, රකියා උත්පාදනය වැඩි වීම, දිලිංකම තවදුරටත් අඩු වීම, අපනයන අංශයේ වර්ධනය ඉහළ යැම තුළින් විදේශ විනිමය ගළා එම ඉහළ යැම අඩු වී දේ සිය නිෂ්පාදන අලෙවිය ඉහළ යැමත් සමග ව්‍යවසායකයන්ගේ ආදායම් ඉහළ යැම හා මුළුන්ගේ ජීවන මට්ටම උසස් තත්ත්වයකට වර්ධනය වීම ආදිය සිදු වීම තුළින් සමස්ත ආර්ථිකය ගක්තිමත් වීම සහ රට තිරසාර සංවර්ධනයක් කරා ලතා වීම අපේක්ෂා කළ හැකි ප්‍රතිච්ල අතර වේ.

දිරිද්‍රතාව

පිළිබඳ

න්‍යායාත්මක ව්‍යුහයක්

රෝගීන අඩුකොළේ
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
ලේකම් දෙපාර්තමේන්තුව

ඉතා ප්‍රාථමික වශයෙන් ගත් කළ මිනිසුන් හට ශිලාවාර සම්පත්න් ජ්‍යෙෂ්ඨයක් (Decent Life) ගත කිරීමට නො හැකි වීම දිරිද්‍රතාව යැයි නිර්වචනය කළ හැකි ය. එසේ වුව ද “ශිලාවාර සම්පත්න්” ජ්‍යෙෂ්ඨයක් යන්න යථා ස්වභාවයට ප්‍රාග්‍ය කළ කළේහි විවිධ වූ මතවාද පැන නැගිය හැකි ය. එසේ පැනෙ නැගිය හැකි මතවාද සංස්කෘතිය, ආගම සහ සමාජය වට්නාකම් මැනීමේ ක්‍රම යනාදිය පදනම් කර ගෙන එහි දැකිය හැකි ය. කෙසේ වුව ද දිරිද්‍රතාව යන්නෙහි අන්තර්ගත ලක්ෂණ ලෙස ප්‍රමාණවත් ආහාර නො තිබීම, ඉහළ ලදුරු මරණ අනුපාතිකය, අඩු ජ්‍යෙෂ්ඨ අපේක්ෂාව, අඩු අධ්‍යාපන අවස්ථා, පිරිසිදු පානිය ජලය නො තිබීම, සෞඛ්‍ය පහසුකම් මදකම, අයහපත් නිවාස, තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි සක්‍රීය සහභාගිත්වයක් නොමැතිකම දක්වාලිය හැකි ය. මෙයි ලක්ෂණවලට අමතර ව තවත් නොයෙකුත් ලක්ෂණ දිරිද්‍රතාවේ අන්තර්ගත විය හැකි යැයි කෙනෙකුට පැවැසිය හැකි ය. එයට හේතුව වට්නාකම් ක්‍රම සම්බන්ධයෙන් එක් එක් රටවල් හෝ එක් එක් ජන සමාජ අතර පවත්නා විවිධ වෙනස්කම් හේතු කොට ගෙන විශ්ව සාධාරණ නිර්වචනයක් ඉදිරිපත් කිරීමට දුෂ්කර වීමයි. මෙයි ප්‍රතිඵලය වී ඇත්තේ දිරිද්‍රතාව පිළිබඳ නිර්වචනයන් එක් එක් ජන සමාජ අනුව සාම්ප්‍රදායික ප්‍රාග්‍ය සාම්ප්‍රදායික ප්‍රාග්‍ය නො තිබීම ඉදිරිපත් කිරීමට සිදු වී තිබීමයි.

සාම්ප්‍රදායික දිරිද්‍රතාව සහ නිර්මාත්මක දිරිද්‍රතාව

නිර්මාත්මක දිරිද්‍රතාව සහ සාම්ප්‍රදායික දිරිද්‍රතාව යනුවෙන් දිරිද්‍රතාව දෙයකාරයකට බෙදා විස්තර කෙරේ. මේ අනුව

සාම්ප්‍රදායික දිරිද්‍රතාව යන්න දැකිය හැක්කේ සැලකිල්ලට ගනු ලබන ජන කොටස “අනෙක්” ජන කොටසට වඩා “දිලිංගු” වන අවස්ථාවල දී ය. එහෙත් නිර්මාත්මක දිරිද්‍රතාව ගණන් ගැනීමේ දී අදාළ ජන කොටසේ සාමාජිකයන් අතර හෝ වෙනස් ජන කොටසක් සමග හෝ කිසිදු සැසදීමක් නොමැති ව අදාළ ජන කොටසේ යථාරුපිළාවය පමණක් සැලකිල්ලට ගනු ලැබේ. මේ අනුව නිර්මාත්මක දිරිද්‍රතාවක් පවතින්නේ යැයි ප්‍රකාශ කළ හැක්කේ සැලකිල්ලට ගනු ලැබූ ජන කොටසේ සාමාජිකයන්ගේ ජ්‍යෙෂ්ඨ හෝ සමාජය හා සංස්කෘතික උග්‍යතාවක් තිසා හානිදායී තත්ත්වයට පත් වී ඇති විට ය. මේ අනුව පෝෂණය, ඇඳුම් සහ වාසස්ථාන ආදියෙන් සමන්විත මිනිස් පැවැත්ම සහතික නො වන කළ ප්‍රාථමික නිර්මාත්මක දිරිද්‍රතාවක් (Primary Absolute Poverty) පවතින බව ප්‍රකාශ කළ හැකි ය. එසේ ම සාමාන්‍ය සමාජ ජ්‍යෙෂ්ඨයෙන් ඉවත් කර සිටීම (Exclusion from Participation in Normal Social Life) හෝ වෙනත් වවනවලින් කිවහොත් සාමාජිය සහ සංස්කෘතික පැවැත්මක් නො තිබීම දැව්තියික නිර්මාත්මක දිරිද්‍රතාව (Secondary Absolute Poverty) ලෙසින් හැඳින්වේ. මේ ආකාරයෙන් බලන කළ දිරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා යන සංකල්පය හා සම්බන්ධ දෙයක් බව පෙනී යයි. එබැවින් අවම හෝ මූලික ද්‍රව්‍යාත්මක හෝ අද්‍යව්‍යාත්මක අවශ්‍යතා තැබ්තිමත් නො වීම දිරිද්‍රතාව ලෙස නිර්වචනය කළ හැකි ය.

නිර්මාත්මක සහ සාම්ප්‍රදායික දිරිද්‍රතාවන් යථාදායා තත්ත්වයන් දෙකක් යටතේ දැකිය හැකි ය. එනම්,

1. සූක්ෂ්ම ආර්ථික විද්‍යාත්මක යට්ටාදාග්‍රහණ තත්ත්වය
2. සාර්ව ආර්ථික විද්‍යාත්මක යට්ටාදාග්‍රහණ තත්ත්වය යනුවෙනි.

සූක්ෂ්ම ආර්ථික විද්‍යාත්මක යට්ටාදාග්‍රහණ තත්ත්වයන් යටතේ තනි පුද්ගලයකු හෝ කුමුඩ්‍යායක් හෝ තම මූලික අවශ්‍යතා සපුරා ගත නො හැකි තත්ත්වයකට පත් වී සිටීම හෝ එම මූලික අවශ්‍යතා ප්‍රමාණවත් ආකාරයෙන් සපුරා ගැනීමක් නො කෙරෙන කළ එතැන් දී දරිද්‍රතාවක් දැකිය හැකි ය. අනෙක් අතර සාර්ව ආර්ථික විද්‍යාත්මක යට්ටාදාග්‍රහණ තත්ත්වයන් යටතේ රටක සාමාන්‍ය ජන කොටස් සාමාන්‍ය යැපුම් මට්ටමට පහතින් හෝ ඊට වඩා මදක් ඉහළින් ජ්වත් වන කළ එතැන් ද දරිද්‍රතාව පවතින බව ප්‍රකාශ වේ. මේ අනුව බලන කළ දරිද්‍රතාව පිළිබඳ සූක්ෂ්ම ආර්ථික සංකල්පය පුද්ගල සුවිශේෂ සංකල්පයක් වන අතර සාර්ව ආර්ථික සංකල්පය රටට සුවිශේෂ සංකල්පයක් වේ.

දරිද්‍රතාව මැනීමේ ක්‍රම

දරිද්‍රතාවේ ස්වභාවය සහ ප්‍රමාණය (Extent) තීරණය කිරීමේ දී විශේෂයෙන් යොදවා ගනු ලබන උපකරණ තුනකි. එනම්,

1. දරිද්‍රතා රේඛාව (Poverty Line)
2. දරිද්‍රතා පැතිකඩ් (Poverty Profile)
3. දරිද්‍රතා ද්රේගක (Poverty Indicators)

දරිද්‍රතා රේඛාවන් දිළිදු සහ දිළිදු නො වන අය වෙන් කර පෙන්වන අතර දරිද්‍රතා පැතිකඩ් මගින් දරිද්‍රතාවට පත් ව ඇති ජන කොටස්වල ගති ලක්ෂණ විද්‍යා දැක්වේ. දරිද්‍රතා ද්රේගකයෙන් දරිද්‍රතාවට පත්වුවන්ගේ ජ්වත් තත්ත්වය, ආදායම සහ සමාජීය තත්ත්වයන් යනාදියෙහි පවත්නා ස්වභාවය විද්‍යා දක්වයි. මෙකි මිනුම් කුම යොදවා ගෙන ඕනෑ ම අයකුට කිසියම් කාලයක් තුළ කිසියම් පුද්ගලයකුටේ හෝ පුද්ගල සමුහයන්ගේ හෝ කිසියම් රටක හෝ පවත්නා දරිද්‍රතාව විස්තර කර දැක්විය හැකි ය.

දරිද්‍රතාව මැනීම සඳහා විවිධ පුද්ගලයින් මේට අවුරුදු සියයකට ආසන්න කාලයක පටන් උත්සාහයන් ගෙන ඇත. 1889 දී හා 1891 දී සි. බූත් (C. Booth) ද 1901

දී එස්. රොවන්ට්‍රේ (S. Rowentre) ද ලන්ඩන් සහ නිවියෝර්ක් යන නගරයන්හි දරිද්‍රතාව පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයන් ඉදිරිපත් කර ඇත. මේ හැරුණු විට 1901 දී බී. නොවාරෝජි (D. Naoroji) සමස්ත ඉන්දියාවේ ම පැවැති දරිද්‍රතා තත්ත්වයන් පිළිබඳ ඇස්තමේන්තු කිරීමට උත්සාහ ගෙන ඇත. මෙම මූලික අධ්‍යයනයන් සැම එකකින් ම සිදු කර ඇත්තේ දරිද්‍රතා රේඛාව කුමක්ද යන්න හඳුනා ගැනීමට උත්සාහ කිරීම ය. පසුකාලීන උත්සාහයන් සිදු කර ඇත්තේ දරිද්‍රතා පැතිකඩ් හා දරිද්‍රතා ද්රේගක සකස් කිරීම සම්බන්ධයෙනි. කෙ සේ වුවත් 1976 දී ඒ. සෙන් (A.Sen) ඉදිරිපත් කරන තෙක් ප්‍රතාක්ෂ දරිද්‍රතා මිනුම් කිසිවක් ඉදිරිපත් වී නොමැත.

නිරපේක්ෂ දරිද්‍රතාව මැනීම

1. ගැසුම් නිර්ණ්‍යකය

ගැසුම් නිර්ණ්‍යකයෙන් දරිද්‍රතාව මැනීමේ දී වට්නාකම් ලෙස ලේඛා බැංකුවේ ප්‍රමිතින්ට අනුව දුර්පත් සහ දුර්පත් නො වන ජන කොටස් වෙන් කරන සීමා යොදා ගත හැකි ය. එනම්,

(අ) පෝෂණය - දිනකට කැලරී 2530ක් අන්තර්ගත ප්‍රමාණවත් සහ සම්බර ආහාර ප්‍රමාණයක් ලැබීම

(ආ) සෞඛ්‍යය - පුළුල් ලෙස පැතිරී යන රෝග මරුදනය සඳහා සෞඛ්‍ය සේවා අංශ මගින් පියවර ගැනීම, මාත්‍ය සහ ලදරු සුබසාධන සේවා, පෝෂණ සහ ස්වස්ථ්‍යතා උපදෙස් මධ්‍යස්ථාන පවත්වා ගැනීම

(ඇ) නිවාස/නවාතැන් - දේශගුණය සහ අනෙකුත් පාරිසරික බලපැමිවලින් ස්ථාවර ආරක්ෂණය සැලසෙන ආකාරයේ නිවාස/නවාතැන් තිබීම

(ඇ) පානීය ජලය - නාගරික ප්‍රදේශයන්හි පානීය ජලය මිටර් 200කට අඩු දුරක් ඇති ස්ථානයකින් ලබා ගත හැකි වීම සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි විශාල දුරක් නො ගොස් පානීය ජලය ලබා ගැනීමට හැකි වීම

ඉහත දැක්වූ දේවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ කිසියම් පුද්ගලයකුට නො ලැබේ යන්නේ නම් ඔහු



දරිඳතාවට පත් වූ පුද්ගලයකු ලෙස සැලකේ. ඒ සේ ම ඉහත ප්‍රමිති අගයන්වලට වඩා ඉහළ තත්ත්වයන් යම් රටක ජන සංඛ්‍යාවෙන් වැඩි අනුපාතිකයක් තුක්ති විදින්නේ නැති නම් එම රට දරිඳතාවට පත් වූ රටක් ලෙස හැඳින්වේ. කව ද ඉහත දැක්වූ ද්‍රව්‍යන්මක ප්‍රමිතින් හැරුණු විට අදව්‍යන්මක නැතහොත් අස්ථාගාස ප්‍රමිතින් ද මෙහි දී සැලකිල්ලට ගත යුතු බව ඇතැම් අයගේ මතයයි. නිදුෂුන් ලෙස කිසියම් රටක දරුවන්, බාල වයස්කරුවන් සහ වැඩිහිටියන්ට අඩු වියදම් යටතේ ප්‍රමාණවත් පරිදි අඛණ්ඩ ව මූලික අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩකඩ නොමැති නම් එතැන්හි ද නිරපේක්ෂ දරිඳතාවක් ඇතැයි සි සැලකිය යුතු ය. මේ හැරුණු විට මූලික සමාජ සංස්කෘතික අවශ්‍යතා එනම්, දේශපාලන සහභාගිත්වය, මානව නිදහස, සමාජ ආරක්ෂාව, ආත්මාහිමානය (Self Esteem) සේවා තත්ත්වයන් ආදිය පිළිබඳ යෝගා ප්‍රමිතින් දැක්වීය නො හැකි වුවත් ඒවායෙහි ද අවම මට්ටම නොමැති කළේහි දරිඳතාව දැකිය හැකි යැයි පැවසේ.

මිනිස් අවශ්‍යතා, තදබල අවශ්‍යතා (Hard Needs) සහ මැදු අවශ්‍යතා (Soft Needs) යනුවෙන් කොටස දෙකකට බෙදිය හැකි ය. ආහාර, ඇඳුම්, නිවාස, පානිය ජලය ආදිය තදබල අවශ්‍යතා යටතට ගැනෙන අතර දේශපාලන සහභාගිත්වය, මානව නිදහස, සමාජ ආරක්ෂාව, ආත්මාහිමානය, සේවා තත්ත්වයන් ආදිය මැදු අවශ්‍යතා යටතට ගැනේ. මෙසේ පළමුව සඳහන් කළ තදබල අවශ්‍යතා පිළිබඳ යම් යම් ප්‍රමිතින් සකස් කිරීම එතරම් අපහසු නො වුනත් දෙවනුව සඳහන් කළ මැදු අවශ්‍යතා සම්බන්ධයෙන් ප්‍රමිතින් සකස් කිරීම බෙහෙවින් දුෂ්කර කරුණකි. එයට හේතුව එක් දිගකයක් යටතේ දක්වන දරිඳතා රේඛාව තවත් දිගකයන් යටතේ දක්වන දරිඳතා රේඛාවට සම්බන්ධ කිරීම දුෂ්කර වීමයි. මේ අනුව යම් පුද්ගලයකු පානිය ජලය හා සම්බන්ධ දරිඳතා රේඛාවට පහතින් සිටියන් අනෙකුත් දිගකවල දී දරිඳතා රේඛාවට ඉහළින් සිටින්නේ නම් මහු දරිඳතාවට පත් වූ පුද්ගලයකු ලෙස හැඳින්වීය හැකි ද යන ප්‍රශ්නය මෙහි ද පැන නයි. මේ අනුව පුද්ගලයකුගේ හෝ ජන සමාජයක හෝ රටක හෝ දරිඳතාව පිළිබඳ සමස්ත නිර්ණය උදෙසා ක්වර බර තැබීමක් කළ යුතු ද යන ගැටුපු පැන නයි. මෙවැනි සමස්ත නිර්ක්ෂණයන් පිළිබඳ පියවර ගැනීමේ දී දරිඳතා දිගක සකස් කිරීමේ දී හාවිත වන ක්‍රමවේදයට හිමි වන්නේ වැදගත් තැනකි. මේ සම්බන්ධ ව ගනු ලැබූ උත්සාහයන් අතරින් එම්.චී. මොරිස් විසින් 1979 දී බේහි කරන ලද හොඳික ජීවන තත්ත්ව දිගකයට (Physical Quality of Life Index - PQLI) සිමෝනිස් විසින් 1991 දී ඩිජිකරන ලද එකාබ්ද හොඳික ජීවන තත්ත්ව දිගකයට (Augmented Physical Quality of Life Index - APQLI) හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. කෙසේ වුව ද මෙම දිගකයන්ට ඇතුළත් කරන ලද පාර්ශ්වීය දිගකයන්ගෙන් දරිඳතාව නියමාකාරයෙන් පිළිබුම් වන්නේ යැයි කිසිවෙකු පිළිගැනීමට ද කැමැති තැත.

මූලික ලැයිස්තුවේ සඳහන් දිගක 73න් 9ක් සමාජීය ක්ෂේත්‍රයට අදාළ ව ද 7ක් ආර්ථික ක්ෂේත්‍රයට අදාළ ව ද තොරා ගෙන සමාජ සංවර්ධන මට්ටම ඇගැසීමට යොදවා ගන්නා ලදී. ඒ අනුව රටක දරිඳතා මට්ටම ද පරික්ෂාවට හාජ්‍යනය කරන ලදී. කෙසේ වුවත් කරුණු දෙකක් කරණ කොට ගෙන මෙම දිගක කුමයේ වැදගත්කම හින වී ඇත. ඉන් පළමුවන ගැටුපුව වූයේ විවිධ පාර්ශ්වීය දිගක එකාබ්ද කිරීමක් මෙහි දී සිදු කර නො තිබේයි. මෙහි දෙවන ගැටුපුව වූයේ සුවිශේෂ දිගකයන්හි සීමා වට්නාකම (Border Line Values) නිශ්චිත ව දක්වා නො තිබේයි. එ බැවින් දරිඳතාව දරිඳතා නො වන තත්ත්වයෙන් පැහැදිලි ව වන් කර දැක්වීම කළ නො හැකි විය. මේ අනුව එක්සත් ජාතින්ගේ සමාජ සංවර්ධන ආයතනයට වුව ද යැපුම් නිර්ණයකය යටතේ නිරපේක්ෂ දරිඳතාව මැනීම සඳහා නිශ්චිත මිනුම් දීඩ්බ් සකස් කිරීමට නො හැකි වී ඇත.

සැබැවින් ම යැපුම් නිර්ණයකය යටතේ දරිඳතා රේඛාවක් සකස් කිරීම බෙහෙවින් දුෂ්කර කරුණකි. එයට හේතුව එක් දිගකයක් යටතේ දක්වන දරිඳතා රේඛාව තවත් දිගකයන් යටතේ දක්වන දරිඳතා රේඛාවට සම්බන්ධ කිරීම දුෂ්කර වීමයි. මේ අනුව යම් පුද්ගලයකු පානිය ජලය හා සම්බන්ධ දරිඳතා රේඛාවට පහතින් සිටියන් අනෙකුත් දිගකවල දී දරිඳතා රේඛාවට ඉහළින් සිටින්නේ නම් මහු දරිඳතාවට පත් වූ පුද්ගලයකු ලෙස හැඳින්වීය හැකි ද යන ප්‍රශ්නය මෙහි ද පැන නයි. මේ අනුව පුද්ගලයකුගේ හෝ ජන සමාජයක හෝ රටක හෝ දරිඳතාව පිළිබඳ සමස්ත නිර්ණය උදෙසා ක්වර බර තැබීමක් කළ යුතු ද යන ගැටුපු පැන නයි. මෙවැනි සමස්ත නිර්ක්ෂණයන් පිළිබඳ පියවර ගැනීමේ දී දරිඳතා දිගක සකස් කිරීමේ දී හාවිත වන ක්‍රමවේදය හිමි වන්නේ වැදගත් තැනකි. මේ සම්බන්ධ ව ගනු ලැබූ උත්සාහයන් අතරින් එම්.චී. මොරිස් විසින් 1979 දී බේහි කරන ලද හොඳික ජීවන තත්ත්ව දිගකයට (Physical Quality of Life Index - PQLI) සිමෝනිස් විසින් 1991 දී ඩිජිකරන ලද එකාබ්ද හොඳික ජීවන තත්ත්ව දිගකයට (Augmented Physical Quality of Life Index - APQLI) හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. කෙසේ වුව ද මෙම දිගකයන්ට ඇතුළත් කරන ලද පාර්ශ්වීය දිගකයන්ගෙන් දරිඳතාව නියමාකාරයෙන් පිළිබුම් වන්නේ යැයි කිසිවෙකු පිළිගැනීමට ද කැමැති තැත.

2. ආදායම් නිර්ණායකය

යැපුම් නිර්ණායකයට විකල්ප වශයෙන් ඉදිරිපත් වී ඇති මෙම නිර්ණායකයෙහි අන්තර්ගත වන්නේ අවම හෝතික සමාජ ආර්ථික මට්ටමක් ආරක්ෂා කර ගැනීමට තිබිය යුතු ආදායම් ප්‍රමාණය කුමක්ද යන්නයි. මේ අනුව අදාළ නිශ්චයන්ගෙන් තොර ව එක් එක් රටවල් විසින් කිසියම් ආදායම් මට්ටමකට වඩා අඩු ආදායම් මට්ටමකට වැටෙන ජන කොටස දිරිදාතාවට පත් වී ඇති ජන කොටස ලෙස හඳුන්වනු ලැබේ. මෙයට විකල්ප වශයෙන් දිරිදාතා පරතරයන් (Poverty Gaps) ද මේ යටතේ සකස් කරනු ලබයි. ඒ අනුව යම් ජන කොටසකගේ ආදායම් දිරිදාතා රේඛාවට වඩා පහතින් පිහිටින්නේ නම් ඔවුන්ට දිරිදාතා රේඛාව ඉක්මවා යන්නට අවම වශයෙන් කොටමණ ආදායම් ප්‍රමාණයක් තිබිය යුතු ද යන්න දිරිදාතා පරතරයෙන් දක්වනු ලැබේ. දිරිදාතා පරතරය, කොටමණ ජන සංඛ්‍යාවක් දිරිදාතාවට පත් වී ඇත්ද සියන් වඩා යෝගා ලෙසින් ප්‍රකාශ කළ හැකි කුමයකි. ඇත්ත වශයෙන් ම දිරිදාතා පරතරයෙන් ප්‍රකාශ වන්නේ දිරිදාතා රේඛාවෙන් පහත සිටින ජන සංඛ්‍යාව පමණක් නො ව දිරිදාතා රේඛාවත් සාමාන්‍ය ආදායම් මට්ටමක් අතර පවත්නා දිරිදාතා ප්‍රමාණය (Extent of Poverty) විදාහා දැක්වීමයි.

කෙ සේ වූව ද මෙහි දී පැන නගින ගැටුව වන්නේ අප විසින් ආදායම් මට්ටමක් තිරණය කරනු ලබන්නේ කෙසේ ද යන්නයි. මූලධර්මය වශයෙන් බලන කළ මෙහි දී ප්‍රවේශ දෙකක් පවතී. ඉන් පළමුවැන්න සූක්ෂ්ම ආර්ථික ප්‍රවේශයක් වන අතර දෙවැන්න සාර්ව ආර්ථික ප්‍රවේශයක් වේ. සූක්ෂ්ම ආර්ථික ප්‍රවේශය යටතේ කිසියම් පුද්ගලයකුගේ කුටුම්භයක තිරසාර (රෙරණය) යැපුම් මට්ටමක් සඳහා අවශ්‍ය හාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩංගු වෙළඳ හාණ්ඩ පැසක් (Commodity Basket) නිශ්චය කොට එම හාණ්ඩ පැස මිලදී ගැනීමට අවශ්‍ය ආදායම් ප්‍රමාණය කුමක්ද යන්න පවත්නා මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරයි. මේ ආකාරයෙන් ඇස්තමේන්තු කරන වෙළඳ හාණ්ඩ පැසෙහි පිරිවැය සහ දෙනින් සමාජ ජීවිතයේ සහභාගිත්වයට වැය වන පිරිවැය ඇස්තමේන්තු කරන විට ප්‍රාථමික දිරිදාතා සහ ද්වීතීයික දිරිදාතා මට්ටම පිළිබඳ අදහසක් ප්‍රකට කළ හැකි වේ. මේ ආකාරයෙන් දිරිදාතා මට්ටම තිරණය කිරීමේ දී වූව ද නැවතත් විනිශ්චයම් මත යැපීමට සිදු වේ. දෙනින්

සමාජ ජීවිතය කුමක්ද යන්නට පිළිතුරු රට, ආගම, සංස්කෘතික වට්පිටාව මෙන් ම නිරික්ෂකයා අනුව ද විවිධ වේ. තව ද අවම හෝතික පැවැත්ම සඳහා විශ්ව සාධාරණ එකතුවක් ද නොමැති ය. ඉහත සඳහන් කළ පරිදීදෙන් නිර්ණය කරන හාණ්ඩ පැසට විනිශ්චය දෙන්නේ එහි අන්තර්ගත විවිධ හාණ්ඩවල මිල ගණන් අනුවයි. එ බැවින් එහි දී ආරෝපණය වන මිල ගණන් තුළින් එවාහි සැබැඳු හිගකමේ මට්ටම නිරුපණය නො වන්නේ නම් ඇස්තමේන්තු විනිශ්චයම් සිදු වන විකාතිතාව කොපමණ ද යන්න නිශ්චය කළ නො හැකි ය.

දෙවන ප්‍රවේශය වන සාර්ව ආර්ථික ප්‍රවේශය යටතේ සිදු කෙරෙන්නේ තදබල සහ මැදු අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වන අවම එක පුද්ගල ජාතික නිෂ්පාදිතයන් නිශ්චය කිරීමයි. මෙහි දී ද පැන නගින ගැටුව වන්නේ මූලික හෝතික ප්‍රකාශතා සඳහා ආදායම් විනිශ්චයම් ආරෝපණය කළ හැකි වූව් සමාජය සහ සංස්කෘතික අවශ්‍යතා සඳහා ආදායම් විනිශ්චයම් දිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳවයි. අනෙක් අතට පුද්ගල අවශ්‍යතා පිරිමසා ගැනීමේ දී ඇතැම් විට මූලු පිරිවැය වෙනුවට දැරීමට සිදුවන්නේ ආර්ථික පිරිවැයකි. එ බැවින් එක පුද්ගල ආදායම් දරියකය ද පරිපුරුණ මිනුම් දැන්වක් බවට පත් නො වේ. මේ ආකාරයෙන් විස්තර කරන ලද්දා වූ සියලු ම ගැටුවලට විසඳුමක් ලෙස ඉදිරිපත් වූයේ එක් දිරිදාතා රේඛාවකට වඩා “දුප්පත්” අය හඳුනා ගැනීමට ඉහළ දිරිදාතා රේඛාවක්, “ඉතා දුප්පත්” අය හඳුනා ගැනීමට පහළ දිරිදාතා රේඛාවක් වශයෙන් දිරිදාතා රේඛා දෙකක් සකස් කිරීම ය. මෙම උත්සාහය වූව ද ඉතා සාර්ථක එකක් නො වන්නේ මෙහි දී ද අගය නිශ්චයන් පිළිබඳ ගැටුව පැන නගින බැවිනි. එයට හේතුව එකී දිරිදාතා රේඛා නිර්මාණය කිරීමේ දී ද එකී රේඛා දෙක අතර පරතරය නිර්ණය කිරීමේ දී ද පොදුවේ කළ හැකි ප්‍රමිතින් කිසිවක් සෞයා ගත නො හැකි වීමයි.

මේ ආකාරයෙන් ආදායම් විනිශ්චයම් දිරිදාතා මට්ටම නිරුපණය කිරීමට යෝගා නො වන බව පෙනී යන විට රට විකල්පයක් වශයෙන් ඉදිරිපත් වූයේ වියදුම් ආදායම් අනුපාතයයි. මේ අනුව සිදු කර ඇත්තේ පුද්ගලයකු ලබන ආදායමෙන් කටර ප්‍රමාණයක් ආහාර සඳහා වූය කරන්නේ ද යන්න සෞයා බලා දිලිඩු සහ දිලිඩු නො වන කණ්ඩායම් වෙන් කිරීමේ දී මෙම අනුපාතය 1:3 යැයි සැලකීම ය. මේ අනුව ආදායමෙන්



1/3කට වඩා වැඩි ප්‍රමාණයක් ආදාර සඳහා වැය කරන ජන කොටස “දුෂ්පත්” ජන කොටස ලෙසත් රට වඩා අඩු කොටස “දුෂ්පත් නො වන” ජන කොටස ලෙසත් සලකනු ලැබේ. කෙසේ ආදායම් නිර්ණායකය යටතේ සියලු දෙනාට ම තෘප්තිමත් විය හැකි ආකාරයෙන් ආදායම් වටිනාකම් පිළිබඳ හෝ වියදම් අනුපාත පිළිබඳ ව හෝ යෝග්‍ය දරුකක නිර්මාණය කළ නො හැකි ය. එයට හේතුව එවැනි දරුකක පුද්ගල වරණ ප්‍රමාණ, භාවිතික හා බුද්ධීමය ත්‍රියාකාරීන්වයන්ගේ ප්‍රමාණය, සාපේක්ෂ මිල ගණන්, පොදු හාණ්ඩයන්හි මිල ගණන් සහ ප්‍රමාණයන්, සමාජීය හා ප්‍රාදේශීය සම්බන්ධතා ආදි කරුණු අනුව වෙනස් විය හැකි වීම ය.

3. ඒකාබද්ධ නිර්ණායකය

යැපුම් හා ආදායම් නිර්ණායක දෙයාකාරයකින් ඒකාබද්ධ කළ හැකි ය. එනම් දරිද්‍රතා පැතිකඩ සහ දරිද්‍රතා දරුකක යනුවෙති. කිසියම් රටක හෝ පුද්ගල කණ්ඩායමක දරිද්‍රතා පැතිකඩක් යනු අර්ථික, ආයතනික සහ සමාජීය වශයෙන් සුවිශේෂ තත්ත්වයන් හැකිතාක් දුරට සට්ස්තරාත්මක ව විදහා දැක්වෙන පරිදීදෙන් දිලිඹු ජන කොටස පිළිබඳ ව ගුණන්මක හා ප්‍රමාණන්මක වශයෙන් ගොඩ නගන්නා වූ විතුයකි. රටක හෝ ජන සම්භායක සුවිශේෂ පැතිකඩ සකස් කිරීම සඳහා දත්ත මූලාශ්‍ර වන්නේ ප්‍රධාන වශයෙන් කුටුම්හ සම්ක්ෂණ, ජන සමාජ පදනම් කර ගත් සම්ක්ෂණ, රට හා ජන කොටස් පිළිබඳ ව දිර්සකාලීන අත්දැකීම් ඇති විශේෂයැයින් විසින් කරනු ලබන්නා වූ සම්ක්ෂණ, එසේත් නොමැති නම් එක්සත් ජාතියින් විසින් සකස් කරන ලද්දා වූ සමාජීය දරුකක ආදියයි. කෙසේ වුව ද දත්තයන්හි සුලඟතාව සහ ගුණන්මක තත්ත්වය අනුව දරිද්‍රතා පැතිකඩයන්හි සංඛ්‍යාත්මක අගය කළින් කළට සහ රටින් රටට වෙනස් වන බැවින් තුළනාත්මක විග්‍රහයක් කිරීම දුෂ්කර වේ.

දරිද්‍රතා පැතිකඩ මෙන් ම දරිද්‍රතා දරුකකය ද යැපුම් හා ආදායම් නිර්ණායක වශයෙන් ඒකාබද්ධ කෙරේ. දරිද්‍රතා දරුකක බර තැබු සහ බර නො තැබු ඒවා වශයෙන් දෙයාකාර වේ. වර්තමානයේ හාවිතයේ පවත්නා ආදායම් පිළිබඳ පාර්ශ්වීය දරුකක වන්නේ එක්සිරුම ආදායම්, දරිද්‍රතා සීමාවේ ආදායම්, තුපුවුණු ග්‍රුමිකයන්ගේ වැටුප් මට්ටම්, ග්‍රාමීය ප්‍රදේශ සඳහා වෙළඳ අනුපාත තැත්තහාත් අඩු ආදායම් ලබන්නවුන් විසින් මිලදී ගනු ලබන්නා වූ හාණ්ඩ පැශේහි අඩංගු

දුව් සඳහා මිල දරුකක යනාදියයි. යැපුම් නිර්ණායක හා සම්බන්ධ දරුකක වන්නේ රටක සමාජ රක්ෂණය සඳහා රජයන් විසින් ජාතික නිෂ්පාදිතයෙන් වැය කරනු ලබන ප්‍රතිගතය, ලමා හා බාල වයස්කරුවන්ගේ පාසැල් යන ඉදෑද අනුපාතිකය, ලමයින්ගේ තත්ත්වය පිළිබඳ ව සුවිශේෂ ව සකස් කර ඇති වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ මරණ අනුපාතිකය, අවුරුදු 1ට වඩා වැඩි දරුවන්ගේ ප්‍රතිගත්තිකරණ අනුපාත, අවුරුදු 1 - 4 වයස් කාණ්ඩයේ උගා පෝෂණය පිළිබඳ අනුපාතික හෝ ස්ත්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ ව සුවිශේෂ ව සකස් කර ඇති මාතා මරණ අනුපාතිකය, ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ උපතේ දී ආසු අජේක්ෂාව, ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සාක්ෂරතා අනුපාත ආදියයි.

දරිද්‍රතා දරුකක හා සම්බන්ධ මූලික ගැටුපු හට ගෙන ඇත්තේ විවිධ පාර්ශ්වීය දරුකක බර තැබීම සම්බන්ධයෙනි. එ සේ වුව ද මේ සඳහා වාස්ත්වික විසඳුම් කිසිවක් දැකිය නො හැකි ය. එබැවින් නිරපේක්ෂ දරිද්‍රතාව මැනීම සඳහා යොදා ගනු ලබන යැපුම් දරුකක හා ආදායම් වටිනාකම් ඒකාබද්ධ කිරීමෙන් සකස් කර ගන්නා වූ ඕනෑම දරුකකයක් සම්පූර්ණයෙන් ම සතුවුදායක තත්ත්වයක නො පවතී. කවර ආකාරයේ විවේචනයන් තිබුණ ද සම්ම සුවිශේෂ හෝ රටට සුවිශේෂ දරිද්‍රතා මැනීමක් නො කොට සාර්ථක දරිද්‍රතා මරධන ප්‍රතිපත්ති අනුගමනය කළ නො හැකි ය. එම නිසා ප්‍රමාණන්මක මූලික මිනුම් කුමවලට වඩා ගුණන්මක මූලික මිනුම් කුම ගණනක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සාපේක්ෂ දරිද්‍රතා මිනුම

මූලික මූලධරීම

මිට පෙර ද සඳහන් කර ඇති පරිදීදෙන් දරිද්‍රතාව, සාපේක්ෂ දරිද්‍රතාව සහ නිරපේක්ෂ දරිද්‍රතාව යනුවෙන් දෙයාකාරයකින් සාකච්ඡාවට හාජනය කළ හැකි ය. සාපේක්ෂ දරිද්‍රතාව පවත්තේ එක්සුප්‍රදේශලයෙකුගේ මූලික අවශ්‍යතා පිරිමැසීම, අදාළ කණ්ඩායමෙම අනෙකුත් පුද්ගලයින්ගේ මූලික අවශ්‍යතා පිරිමැසීම සමඟ සසදන විට කැඳී පෙනෙන ප්‍රමාණයෙන් අඩු මට්ටමක පවතින විට ය. මෙයින් අදහස් වන්නේ සැලකිල්ලට ගනු ලබන පුද්ගලයා ජ්වත් වන්නේ අවම යැපුම් මට්ටමට පහතින් වීම පමණක් නො ව ඔහුගේ තත්ත්වය සෙසු අයගේ තත්ත්වයට වඩා “සැලකිය යුතු තරමින්” අසතුවුදායක

වී තිබෙන විටක පමණක් සාපේක්ෂ දරිද්‍රතාව පවත්නා බවයි. මෙහි දී “සැලකිය යුතු තරමින් අසතුවුදායක ය” යන්න විවෘත ප්‍රශ්නයක් බව පෙනී යයි. එසේ වුවත් සාපේක්ෂ දරිද්‍රතාව හා සම්බන්ධ මෙවැනි ව්‍යුහාත්මක සහ බෙදා හැරීමේ දාෂ්ටී කෝණ නිරපේක්ෂ ආදායම් සහ යැපුම් වටිනාකම්වලට වඩා බෙහෙවින් වැඩි වැදගත්කමකින් යුක්ත ය. මේ ආකාරයෙන් ම රටවල සුවිශේෂ සුහසාධන මට්ටම් ගත් කළ කිසියම් රටක සුහසාධන මට්ටම් අනෙක් රටවල සුහසාධන මට්ටම්වලට වඩා අඩු ව පවතින කළ පළමු කිරීම් රට සාපේක්ෂ වශයෙන් යුත්තේ රටක් ලෙස හැඳින්වීය හැකි ය. මෙහි දී ද සාපේක්ෂ දරිද්‍රතාව යන්න සහ නිරපේක්ෂ දරිද්‍රතාව යන්න එක ම අර්ථයෙන් ගණන් ගැනීම අවශ්‍ය නො වේ. එ පමණක් නො ව එක් එක් රටවල් අතර පවත්නා සුහසාධන මට්ටම්වල වෙනස්කම් අනුව සාපේක්ෂ දරිද්‍රතාව පවතින්නේ යැ සි ප්‍රකාශ කිරීමේ දී එ එ රටවලට ආවේණික අගය විනිශ්චයන් ද සැලකිල්ලට ගැනීම අවශ්‍ය වේ. මෙපරිදේදෙන් සලකා බලන කළ සාපේක්ෂ දරිද්‍රතාව පිළිබඳ ප්‍රස්තුතයේ දී කේත්දිය අවධානය යොමු වී ඇත්තේ පුද්ගලයින් අතර හෝ පුද්ගල කණ්ඩායම් අතර ඇති වෙනස්කම් පිළිබඳ ව ය. එසේ ම මෙහි දී ඉහත සදහන් කළ වෙනස්කම් පිළිබඳ ව පුද්ගල සංජානයද ද (Individual Perception) මේ සම්බන්ධ කර ගත යුතු ය. එහෙත් මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමෙහි පවත්නා පුද්ගල සංජානයන් කිසිසේත් සැලකිල්ලට නො ගෙන එවා නිරපේක්ෂ දරිද්‍රතාව නිරුපණය කරන ලක්ෂණ ලෙස ගණන් ගත යුතු වේ. කෙ සේ වුව ද ඉහත කි වෙනස්කම් “අතිරික්ත” (Excessive) මට්ටමින් පවතින්නේ යැ සි සංජානය වන කළේ එවා තුළින් නිරපේක්ෂ දරිද්‍රතාව මැනිය හැකි ය යන්න පිළිබඳ කිසිදු සැලකීමක් නො කොට එහි දී සාපේක්ෂ දරිද්‍රතාවක් පවත්නා බව අවබෝධ කර ගත යුතු ය. අවසාන වශයෙන් කිව යුත්තේ සාපේක්ෂ දරිද්‍රතාව සහ නිරපේක්ෂ දරිද්‍රතාව එක ම අවස්ථාවේ දී දැකිය හැකි දේවල් නො වන බවයි.

ආත්මිය සාපේක්ෂ දරිද්‍රතාව

ආත්මිය සාපේක්ෂ දරිද්‍රතාව මිනුම කළ හැකි වන්නේ අදාළ පුද්ගලයින් සම්බන්ධ කර ගනීමින් කර ගෙන යනු ලබන්නා වූ සම්ක්ෂණ මගිනි. එසේ වුවත් මෙවැනි සම්ක්ෂණ මගිනි එලදායී ඇගැයීම කිරීම යුත්කර කරුණක් වී ඇත. එයට හේතුව පුද්ගලයින් වශයෙන්

හෝ සමාජය වශයෙන් හෝ කාලීන වශයෙන් හෝ කද්බල හෝ මැදු අවශ්‍යතා පිරිමසා ගැනීම ප්‍රමාණය ඉක්මවා සිදුවන්නේ ද යන්න සංජානය කර ගැනීම සඳහා නියුතික නැතහෙත් ස්ථාවර නිර්ණායක කිසිවක් නොමැති වීම ය. එසේ වී නමුදු එවැනි සම්ක්ෂණ අවම වශයෙන් දරිද්‍රතා ඇස්තමේන්තු පිළිබඳ ව එක්තරා ආකාරයක විතුයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වැදගත් වේ. එබැවින් මෙම සම්ක්ෂණ විවිධ (ආර්ථික) ප්‍රතිඵලන්හි උපාය මාරුගයන්ගේ සාර්ථකත්වය ඇගැයීම සඳහා යොදා ගත හැකි ය.

වාස්ත්වික සාපේක්ෂ දරිද්‍රතාව

වාස්ත්වික සාපේක්ෂ දරිද්‍රතාව යැපුම්, ආදායම් හෝ එක්කාබද්ධ යන ඕනෑ ම නිර්ණායකයකින් මැනීම කළ හැකි ය. එබැවින් ඉහත සදහන් කළ මිනුම දඩු මෙකී ප්‍රස්තුතය සම්බන්ධයෙන් ද යොදා ගත හැකි ආකාරය සාකච්ඡා කළ හැකි ය. කෙ සේ වුව ද මෙම මිනුම කාර්යයේ දී අදාළ පුද්ගලයා, පුද්ගල කණ්ඩායම හෝ රට කුමක් ද යන්න පුරුමයෙන් හඳුනා ගත යුතු ය. එසේ ම මෙම මිනුම කාර්යයේ දී මිනුම දඩු හා සම්බන්ධ අවධි ලක්ෂ්‍යය (Critical Points) සාමාන්‍යයෙන් සාපේක්ෂ දරිද්‍රතා මට්ටම් පෙන්නුම කරන අවධි වටිනාකම් (Critical Values) පිළිබඳ තීදුසුන් ඕනෑ තරම් ඇතේ. මෙම තීදුසුන් ආදායම් හෝ දේපළ වටිනාකම් හා සම්බන්ධ කර ගෙන පවති. තීදුසුනක් ලෙස ප්‍රේලෝච් සදහන් කර ඇත්තේ පරමාදරු සමාජයක (Ideal Society) කිසි ම පුද්ගලයකු තවත් කිසි ම පුද්ගලයකුට වඩා සිවි ගුණයකට වැඩි ධනවත්කමකින් යුත්ත නො විය යුතු බවයි. මැතකාලීන ලිපි ලේඛනවලින් යෝජනා කර ඇත්තේ ආදායම් ව්‍යාප්තියේ පහළ ම 10% දරිද්‍රතා රේඛාව ලෙස පිළිගත හැකි බවයි. මෙම යෝජනාවහි අන්තර්ගත වී ඇති ගැටුව නම් එවැනි තත්ත්වයක් යටතේ දිලිංග බව අඩු කිරීම හෝ පිටුදැකීම පිළිබඳ ව තියාමාරුග ගැනීමේ අවශ්‍යතාව අඩු බව විදහා දැක්වීම ය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති තවත් යෝජනාවක් නම් අදාළ සමාජයේ සාමාන්‍ය ආදායමෙන් 40% කට අඩු ආදායම් ලබන කොටස දරිද්‍රතාවට පත් ව ඇති ජන කොටස ලෙස සැලකීමයි. මේ ආකාරයෙන් ප්‍රතිඵලය තීරණය කිරීම තුළින් ගොඩ නගන දරිද්‍රතා රේඛාවකින් අවශ්‍යතා තාප්තිමත් කර ගැනීම පිළිබඳ කිසි ම තොරතුරක් ගම්මාන නො වීම මෙහි ඇති යුත්තේ දුර්වලතාව ලෙස දැක්වීය හැකි ය.



අවධි ආදායම් වට්නාකම් හාවිතයෙන් මූල්‍ය ජනගහනය දරිද්‍රතාවට පත් ව ඇති ප්‍රතිඵලය සම්බන්ධ තොරතුරු සපයා දීමෙන් දරිද්‍රතා දර්ශක වට්නාකම් (Poverty Index Values) නිශ්චිත කළ හැකි ය. මේ අමතර ව මෙ මගින් විවිධ රටවල් අතර ආදායම් විශමතා මැනීම ද කළ හැකි වේ. කෙසේ වුව ද මෙහි දී සිහි තබා ගත යුතු දෙයක් නම් මේ සම්බන්ධයෙන් ලෝරන්ස් වකුය සහ ගිනි සංග්‍රහකය ප්‍රබල පදනමක් දමා ඇති බවයි. මෙකි මිනුම් යටතේ කිසියම් රටක ලෝරන්ස් වකුය හෝ ගිනි සංග්‍රහකය සාපේක්ෂ දරිද්‍රතා සිමාවේ ඇති ලෝරන්ස් වකුයට හෝ ගිනි සංග්‍රහකයට වඩා අඩු මට්ටමක පිහිටින්නේ නම් එම රට දුෂ්පත් රටක් ලෙස හඳුන්වයි. තවදුරටත් විස්තර කළහොත් රටක් හෝ පුද්ගල කණ්ඩායමක් දිලිඳු යැයි සි පිළිගනු ලබන්නේ එම රටේ හෝ පුද්ගල කණ්ඩායමේ හෝ ආදායම් උපයන්න්ගෙන් පහළ 40% (ඇතැම් විට 30% හෝ 20%) එම රටේ හෝ ජන සම්භායේ මූල්‍ය ආදායමෙන් 10%කට (ඇතැම් විට 5%කට) අඩු ප්‍රමාණයක් උපයන විට ය.

දරිද්‍රතා මිනුමේ දී ආදායම් විශමතාව පිළිබඳ ව දක්වා ඇති වැඩි වැදගත්කම මග හැරීමේ අරමුණින් United Nations Development Programme (UNDP) ආයතනය මානව සංවර්ධන දර්ශකය (Human Development Index - HDI) නමින් නව දර්ශකයක් ගොඩ නාගා ඇත. මෙම දර්ශකය යටතේ රට රටවල පවත්නා සාපේක්ෂ දරිද්‍රතා තත්ත්වයන් ප්‍රකාශ කළ හැකි පරිද්දෙන් යැපුම් සහ ආදායම් නිර්ණායක ඒකාබද්ධ කොට ඇත. මානව සංවර්ධන දර්ශකය තැනීමේ පදනම සකස් කර ගෙන ඇත්තේ මිනිසුන්ට ඇති විකල්පයන් අනුව ශිලාවාර සම්පන්න ජ්‍යවිතයකට සුවිශේෂ වන්නා වූ දේවල් මොනවාද යන්න හඳුනා ගැනීමෙනි. එම සුවිශේෂ දේවල් නම්,

1. දිගු සහ සනීපවත් ජ්‍යවිතය
2. දැනුම සහ දැනුම ලබා ගැනීමේ අවස්ථා අත් කර ගැනීමට ඇති ඉඩකඩ
3. විශේෂයෙන් සේවා නියුත්තිය සහ ආදායම තුළින් මූල්‍ය සම්පත් අත් කර ගැනීමට ඇති ඉඩකඩ යනාදියයි.

මෙම විකල්ප තත්ත්වයන් තුන විදහා දැක්වීම සඳහා,

1. උපතේ දී ජ්‍යවිත අපේක්ෂාව
2. සාක්ෂරතා මට්ටම
3. ඒක පුද්ගල ආදායම යන දර්ශක ප්‍රයෝගනයට ගෙන ඇත.

රටවල් සුවිශේෂ මානව සංවර්ධන දර්ශක අයය තීරණය කරනු ලබන්නේ,

1. මූල ලෝකයේ ම මානව සංවර්ධන දර්ශකයේ උපරිම අයය හා අදාළ රටට අදාළ විව්‍යාලයේ අයයන් අතර ඇති සාපේක්ෂ දුර සහ
2. එක් එක් රටවලට අදාළ විව්‍යාල තුන් ම සාපේක්ෂ "දුර" ඒකාබද්ධ කිරීමෙනි.

මේ අනුව ගණනය කරනු ලබන සමස්ත අයය ඒ ඒ රටට සුවිශේෂ මානව සංවර්ධන අයය නියෝගනය කරයි. මේ ආකාරයෙන් සකස් කරනු ලබන මානව සංවර්ධන දර්ශක ආදායම් සහ යැපුම් නිර්ණායකයන්ගේ සම්මුළුණයක් වන නිසා ඉදිධි වශයෙන් එක් එක් නිර්ණායක මගින් ගොඩ නගන ලද දර්ශක හාවිතයෙන් සිදු විය හැකි දුරවලතා මග හැරී යයි. එ සේ වුව ද මානව සංවර්ධන දර්ශක හාවිතය තුළින් පැන නගින තවත් ගැටුපු ඇත. නිදුසුනක් ලෙස ආංදික දර්ශක සඳහා බර තැබීමක් සිදු කරන බැවින් ගණනයේ දී අනිමතභාවය පිළිබඳ දේශය අන්තර්ගත වීමයි.

දරිද්‍රතා රේඛා

1990 දී, ජගත් දරිද්‍රතා රේඛා, ලෝක බැංකුව මගින් ගොඩ නගන ලදී. මේ අනුව දරිද්‍රතා රේඛාවන්ගේ අයය ස්ථාවර මිල ගණන් යටතේ ඇමෙරිකානු බොලරයේ 1995 කුය ගක්ති සම වට්නාකම අනුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ අනුව වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු බොලර 275 පහළ දරිද්‍රතා රේඛාව ලෙසන් ඇමෙරිකානු බොලර 370 ඉහළ දරිද්‍රතා රේඛාව ලෙසන් ප්‍රකාශ කරුණි. මේ මත පදනම් ව සිදු කරන ලද අධ්‍යායනයන් අනුව ලෝකයේ විවිධ කළාපයන්හි දිලිඳු ජනයා පිළිබඳ තොරතුරු පහත වගුවේ (19 වන පිටුව) දැක්වේ.

එම සටහනට අනුව පෙනී යන්නේ දරිද්‍රතාවේ ලෝක ව්‍යාප්තියේ අසමානතාවක් ඇති බවයි. 1990 වන විට දකුණු ආසියානු කළාපයේ, උප-සහරාන්

දියුණු වෙමින් පවතින රටවල දිරිඳකාව

| කළාපය | දිලිඹ ජන ප්‍රතිශකය | | | | | දිලිඹ ජන සංඛ්‍යාව (මිලියන) | | | | |
|-----------------------------------|--------------------|------|------|------|------|-------------------------------|--------|--------|-------|-------|
| | 1990 | 1996 | 2002 | 2011 | 2015 | 1990 | 1996 | 2002 | 2011 | 2015 |
| නැගෙනහිර ආසියාව සහ පැසිපික් කළාපය | 61.6 | 41.1 | 29.9 | 8.6 | 2.3 | 987.1 | 712.9 | 552.5 | 169.6 | 47.2 |
| යුරෝපය සහ මධ්‍යම ආසියාව | 2.9 | 7.2 | 5.9 | 2.1 | 1.5 | 13.3 | 33.8 | 27.6 | 9.8 | 7.1 |
| ලතින් ඇමරිකානු හා කැරීබියානු | 14.2 | 13.8 | 11.8 | 5.6 | 4.1 | 62.6 | 67.7 | 63.2 | 33.8 | 25.9 |
| මැදිපෙරදිග හා උතුරු අප්‍රිකාව | 6.2 | 5.8 | 3.2 | 2.7 | 5.0 | 14.2 | 15.3 | 9.4 | 9.2 | 18.6 |
| දකුණු ආසියාව | 47.3 | 40.3 | 38.6 | 19.8 | 12.4 | 535.9 | 518.0 | 554.3 | 328.0 | 216.4 |
| උප- සහරාන් අප්‍රිකාව | 54.3 | 58.2 | 56.4 | 45.1 | 41.1 | 277.5 | 350.7 | 398.0 | 406.4 | 413.3 |
| සමස්ත ලෝකය | 35.9 | 29.4 | 25.6 | 13.7 | 10.0 | 1894.8 | 1703.2 | 1609.9 | 963.0 | 735.9 |

අප්‍රිකානු කළාපයේ සහ නැගෙනහිර ආසියාව සහ පැසිපික් කළාපයේ ජනයාගෙන් අඩක් පමණ දිරිඳකා මට්ටමේ ජ්‍යෙන් විය. ඒ අතර යුරෝපා හා නැගෙනහිර ආසියානු කළාපයේ සහ මැද පෙරදිග හා උතුරු අප්‍රිකා කළාපයන්හි දිරිඳකාව බොහෝ සෙවින් පහත මට්ටමක පවතී. අනාගත ප්‍රක්ෂේපන අනුව දියුණු වෙමින් පවත්නා රටවල දිරිඳකාව ක්‍රමයෙන් අඩු වන බව පෙනී යයි. එහෙත් කළාපීය වශයෙන් බලන කළ බොහෝ කළාපවල වර්ෂ 2002 වන විට දිරිඳකාව අඩු වූ අතර උප-සහරාන් අප්‍රිකා කළාපයේ දිරිඳකාව වැඩි විය. කෙ සේ වුව ද 2015 වන විට සියලු ම කළාපයන්හි දිරිඳකාව සැලකිය යුතු ආකාරයෙන් පහත බැස ඇත.

දිරිඳකා පැතිකඩි

දිරිඳකා පැතිකඩි නිර්මාණය කිරීම සඳහා අදාළ රටවල සුවිශේෂ ව්‍යුහගත ලක්ෂණ පිළිබඳ දැනීමක් ලබා ගත යුතු ය. වඩාත් පොදු මට්ටමින් සළකන පහත දැක්වෙන ලක්ෂණ සැලකිල්ලට ගත හැකි ය.

- ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශවලට වඩා දිරිඳකාවට ගොදුරු වී තිබේ. ආසියාව සහ අප්‍රිකාව ගතහොත් ග්‍රාමීය ජනගහනයෙන් 80% කට වැඩි පිරිසක් දිරිඳකාවට පත් ව ඇත. දියුණු වෙමින් පවතින රටවල නාගරික ප්‍රදේශයන්හි

නිරන්තරයෙන් ම දක්නට ලැබෙන කරුණක් නම් මුඩුක්ක සහ අනවසර ජනාධාරී අධි ජන පීඩනයෙන් සහ ඉතාමත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් යුත්ත විමයි.

- දිරිඳකාවට පත් ව ඇති බොහෝ පවුල්වල සාමාජික සංඛ්‍යාව බොහෝවිට ප්‍රමාණයෙන් විශාල වේ. මෙම පවුල්වල දරුවන් ද වැඩිහිටියන් ද උග්‍ර පෝෂණය, රෝග පිඩියියට ගොදුරු විම ආදි දිරිඳකා මූලක පීඩනයන්ට පාතු වී ඇත. මෙකි පවුල්වල දරුවන් විසින් පාසල් යැම සහ සමස්ත අධ්‍යාපන ක්‍රමයට කරනු ලබන දායකත්වය කුඩා එකක් වේ. මෙකි පවුල්වල දරුවන් පාසල් යැවිම වෙනුවෙන් දරන ආච්ඡලීක පිරිවැය විශාල ය. එබැවින් ලමා දිරිඳකාව දීර්ඝකාලීන වශයෙන් මෙකි ජන සමාජයන්හි දක්නට ඇත.
- ස්ථීන් පුරුෂයන්ට වඩා දිරිඳකා ප්‍රශ්නයට ගොදුරු වී ඇත. කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර අරමුදල (International Fund for Agricultural Development - IFAD) විසින් මැතක දී කරන ලද අධ්‍යාපනයන්හි දැක්වෙන්නේ ග්‍රාමීය යුප්පතුගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථීන් බව ය. පසුගිය විසි වසර තුළ දී දිරිඳකාවට පත් වූ ස්ථීන්ගේ



සංඛ්‍යාව 50%කින් වැඩි වී තිබූ අතර එවැනි පුරුෂයන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත්තේ 30%කිනි. ස්ත්‍රී දිරිදාතාවට සලකන විට යැපුම් සහ ආදායම් තීරණායකයන්ගෙන් ද පාසල්වලට ඇතුළු වීම සහ සාක්ෂරතාවෙන් ද අවාසිදායී තත්ත්වයක් උරුම කර ගෙන ඇත. ස්ත්‍රීන් පුරුෂයන් අහිඛවා සිටින්නේ ජ්‍යෙෂ්ඨ අජේක්ෂාව සම්බන්ධයෙන් පමණි. තව ද දුෂ්චිර්පත් සමාජයන්හි කුටුම්භයන්ගේ ආදායම්න් ස්ත්‍රීන්ට සහ ගැහැණු ප්‍රමාදීන්ට හිමි වන්නේ ඉතා අඩු පුතිගතයයි. එම තත්ත්වය ස්ත්‍රීන් සහ ගැහැණු ප්‍රමාදීන්ගේ දිරිදාතාව තව තවත් ඉදිරියට පැවතිමට හේතු වේ. මේ අමතර ව දුෂ්චිර්පත් පවුල්වල ස්ත්‍රීන් ලබන ආදායම්න් 80% සිට 100% දක්වා ප්‍රමාණයක් වැය කරනුයේ පවුල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ය. දුෂ්චිර්පත් පවුල්වල පුරුෂයින් උපයන ආදායම්න් පවුල් අවශ්‍යතා සපුරාලීම සඳහා වැය කරන ප්‍රමාණය 40% සිට 90% දක්වා ප්‍රමාණයයි. මෙම තත්ත්වය යටතේ දිරිදාතා මරුදන වැඩිසටහන්වල දී විශේෂයෙන් පවුල්වලට සෘජු ආදායම් සංක්‍රාම කිරීමේ දී බලධාරීන් විසින් ස්ත්‍රීන් වෙනුවෙන් වැඩි වරණයක් දැක්විය යුතු වේ.

4. ඉඩම් හිමිකම සම්බන්ධයෙන් බලන කළ දිරිදාතාවට පත් ව ඇති ජන කොටස් එක්කෝර් ඉඩම් අහිමි තැක්හොත් ඉතා සුළු ඉඩම් හිමි, එසේත් තැක්හොත් සාරවත්හාවයෙන් අඩු ඉඩම් හිමි අය වෙති. සරු බවින් අඩු ඉඩම් වාරි ජලයෙන් පෙර්ශණය කළ නො හැකි නම් කිසිදු වගාවක් සිදු ක ව වගා කළ හැකි නො වේ.
5. දිරිදාතාවට පත් ව ඇති ජනය සතු මානව ප්‍රාග්ධනය අඩු මට්ටමක පවතී. සාක්ෂරතාව අඩු, පාසල් අධ්‍යාපන මට්ටම අඩු, මත්දේපෝෂණය සහ රෝගී බව නිසා වැඩි කිරීමේ හැකියාව අඩු පුද්ගලයින් විශේෂයෙන් දිරිදාතාවට පත් ව ඇත. මෙම තත්ත්වය තීරණාය අතර ඇති සම්බන්ධතාව තුළින් විම විකුණු ගොඩු තැක්හොත් නැගී ඇති අතර එම විකුණු විකුණු ගොඩු වැඩි ඇත්තේ බැවා ප්‍රමාණයක් අඩු ප්‍රමාණයක් බැවා වැඩි ඇති අන්තර් ජන්‍ය බලවීගයන්ගෙන් බිඳී නො හැකි තත්ත්වයට ගක්තිමත් වී ඇත.
6. දිරිදාතාවට පත් ව ඇති ජනය නිරන්තරයෙන් ම වාසභාෂ්‍ය කර ගෙන ඇත්තේ පාරිසරික හානි ඇති පුද්ගලයන් ය. මේ නිසා පරිසර හානිය සහ

දිරිදාතාව අතර පවත්නා හේතුවෙන් සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම තුළින් දිරිදාතාව අඩු කිරීම සඳහා යොදවා ගත හැකි තාරකික ක්‍රමෝපායන් සොයා ගැනීම අවශ්‍ය වේ.

7. දිරිදාතාවට පත් ව ඇති බොහෝ දෙනා විවිධ මූලාශ්‍රවලින් එක විට ආදායම් ලබන පුද්ගලයින් වේ. මෙම මූලාශ්‍ර අතරින් පුදාන වන්නේ කාමිකර්මාන්තයයි. කාමිකාර්මික ආදායම් සම්බන්ධයෙන් සලකා බලන කළ ලතින් ඇමෙරිකාව, අප්‍රිකාවේ ඇතැම් පුද්ගල සැලක්වනොත් ඉතා කුඩා ඉඩම් හිමියාත්, දකුණු සහ අග්නිදිග ආසියාවේ නිදහස් ගොවියාත්, ගොවී කුලීකරුවාත් වැඩි වශයෙන් දිරිදාතාවට පත් ව ඇති පුද්ගලයන් ය. දිරිදාතාවට පත් ව ඇති ජනයාගේ කාමිකාර්මික නො වන ආදායම් මූලාශ්‍ර වී ඇත්තේ කර්මාන්ත, සේවා හා වෙළෙඳාමයි. එ සේ ම නිරන්තරයෙන් ම මෙම ආදායම උපයන අංශය අවිධිමත් අංශය වී ඇත. නාගරික දිලින්දන් සැලකු කළේ ඔවුන්ගෙන් වැඩි පිරිසක් අවිධිමත් අංශයේ මූලාශ්‍රයන්ගෙන් ආදායම් ලබන පුද්ගලයෝ වෙති. දිලියු පුද්ගල ආදායම් සම්බන්ධයෙන් පැහැදිලි ව ම පෙනෙන ලක්ෂණය වී ඇත්තේ ඒවා විශාල ලෙස උච්චාවවනවලට හානිය වීමයි.
8. දිලින්දන් ලබන ආදායම්න් 100% දක්වා පුතිගතයක් වැය කරනුයේ පරිහොත්තනය සඳහා ය. එම වැය කිරීමෙන් 50%ට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වෙන් කෙරෙන අතර එයින් ද 50%කට වැඩි ප්‍රමාණයක් මූලික ආහාර දව්‍ය සඳහා වැය කරයි.
9. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පොදු හාණ්ඩ් සහ සේවා සඳහා දිරිදාතාවට පත් ව ඇති පුද්ගලයින් හට පුවෙශ වීමට ඇති ඉඩක්ඩ අඩු මට්ටමක පවතින අතර ඔවුන් රටේ පවත්නා අවතල ව්‍යුහ සේවාවන් ප්‍රයෝගනයට ගනු ලබන්නේ පොහොසත් පුද්ගලයින්ට වඩා අඩු ප්‍රමාණයක්.
10. දිරිදාතාවට පත් ව ඇති පුද්ගලයින් නිරන්තරයෙන් එක්තරා වාරිගික හේ ජාතික සම්භවයකට උරුම කියන්නන් කොටසක් වී ඇත. එක්තරා රටක හේ කළාපයක හේ දිරිදාතාවට පත් ව ඇති ජන කොටස් ගත කළ ඔවුන් සමස්ත ජන

සංඛ්‍යාවේ ව්‍යාප්තියට තැකම් කියනවාට වඩා එක්තරා වර්ගයකට හෝ ජාතියකට අයත් වීම දැකිය හැකි ය. ඇතුම් කළාපවල හෝ රටවල දුප්පත් අය යැ සි තොරා ගැනීම එහි ඇති සමාජ සංස්කෘතික සැකැස්ම අනුව තීරණය වන දෙයක් වේ. නිදසුනක් ලෙස ලිතින් ඇමෙරිකාවේ හෝ මිස්ට්‍රේලියාවේ දුප්පත් මිනිසුන් එහි මුද්‍ර පදිංචිකරුවන්ට තැකම් කියන අය ය.

දිරිඳතා දැරූක

දිරිඳතා දැරූක දිරිඳතාවේ යථානුගත තත්ත්වයන් විවිධ රටවල් සඳහා ගණනය කර ඇති මානව සංවර්ධන දැරූක අගයන් මගින් අවබෝධ කර ගත හැකි ය. එක්සත් ජාතියන්ගේ සංවර්ධන වැඩ පිළිවෙළ මගින් අධ්‍යයනයට යටත් කර ගන්නා ලද රටවල් 164 තුළින් 40ක් උගාන සංවර්ධන තැතෙහාත් දුප්පත් රටවල් වශයෙන් හඳුන්වා දී ඇත. එම රටවල් ප්‍රධාන වශයෙන් දකුණු ආසියානු සහ උප සහරා කළාපයට අයත් වේ. මෙයින් පැහැදිලි වන්නේ මානව සංවර්ධන දැරූකයේ සොයා ගැනීම් දිරිඳතාව පිළිබඳ මෙතෙක් සොයා ගෙන ඇති දැරූකවලට අනුකූලතාවක් දක්වන බවයි.

එක් එක් රටවලට සුවිශේෂ ව කරනු ලබන නිරික්ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ ගත වූ දැරූකයන් ඇතුළත ආසියාවේ දිරිඳතා මර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන්ගේ සාර්ථකත්වයක් ඇති බවයි. ලිතින් ඇමෙරිකාව සම්බන්ධයෙන් නිරික්ෂණය වී ඇති කරුණ නම් දුප්පත් සහ පොනොසත් පරතරය තවදුරටත් ඉහළ

මටවමක පවතින බවයි. ලිතින් ඇමෙරිකාව පිළිබඳ ව නිරික්ෂණය වී ඇති අනෙක් වැදගත් ලක්ෂණය නම් ස්ත්‍රීන් අධ්‍යාපනය සහ රැකියාවන්වල නියැලීම සාමේශ්‍ර වශයෙන් වැඩි බව, සමාජ සේවා පද්ධතියේ අඩු මට්ටම සහ නාගරිකරණයේ වේගවත් හාවයයි. අප්‍රිකාවේ ජ්‍යෙෂ්ඨ අපේක්ෂාව සහ සාක්ෂරතා ඉහළ ගොස් ඇති නමුත් අනිකුත් යැපුම් සහ ආදායම් නිර්ණ්‍යක යටතේ කරුණු සළකා බලන කළ මෙම කළාපය තවමත් සිටින්නේ පිටුපසින් බව නිරික්ෂණය කෙරේ.

මූලාශ්‍ර:

1. Federal Ministry for Economic Co-operation and Development (1992), Ninth Report on German Government Development Policy, Bonn
2. UNDP, Human Development Report (1990), New York – Oxford.
3. World Bank; Poverty Deduction Hand Book (1992), Washington.
4. Booth, C. (1889,1891 – 2 Volumes) Labour and Life of the Peoples, London
5. Rowentree, S. (1901) ; Poverty ; study of Town Life, London.
6. Hagenaars, A J M (1985), The Perception of Poverty, Albllasserdam
7. IFAD (1992), World Development Report, New York – Oxford
8. Fuchs, V R (1967), Redefining Poverty and Redistributing Income, The Public Interest 8; pp. 88-95



මබ දුප්පත් ලෙස උපත ලැබුවහාත් එය මබගේ වැරුද්දක් නොවේ, නමුත් මබ දුප්පත් ලෙස මිය ගියහාත් එය මබේ වැරුද්දකි.

- බල් ගේට්ස්

දේශගුණික විපර්යාකවල බලහස්මී සහ ඒ කදානා නවෝත්පාදන කම්පිකර්මාන්තය අනුවර්තනය වීම

කාමිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව දේශගුණික වශයෙන් ප්‍රධාන වගා කන්න දෙකක් යටතේ කාමිකර්මාන්තයේ නියැලේ. එම වගා කන්න දෙක “යල” සහ “මහ” කන්න ලෙස නම් කර ඇති අතර මැයි සිට අගෙස්තු කාලය තුළ පවතින යල කන්නයෙන් සැපේතම්බර සිට මාර්තු කාලය තුළ පවතින මහ කන්නයෙන් විවිධ වර්ගයේ බෝග වගාවන් අප රටේ සිදු කරනු ලබයි. මෙම යල සහ මහ වගා කන්න දෙක ප්‍රධාන වශයෙන් ම අප රට ලැබෙන මෝසම් වැසි මූලික කර ගෙන බෙදා ඇත. සාපේක්ෂ ව අඩු වර්ෂාව ලැබෙන යල කන්නය නිරිත දිග මෝසම් වර්ෂාවන් සහ පළමු අන්තර මෝසම් වර්ෂාවන් පෝෂණය වන අතර සාපේක්ෂ ව වැඩි වර්ෂාවක් ලැබෙන මහ කන්නය රසාන දිග මෝසම් වර්ෂාවන් සහ දෙවන අන්තර මෝසම් වර්ෂාවන් පෝෂණය වේ. ශ්‍රී ලංකාවේ බෝග වගාව වර්ෂාපතනය සහ ප්‍රමාණවත් ලෙස ජලය ලැබේම මත රඳා පවතී. ලෝකයේ උෂ්ණාධික ම රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සේල්සියස් අංශක 27 - 30 අතර වේ. අධික උෂ්ණත්වයත්, අප රටේ පවතින සුවිශේෂ වූ ජල විද්‍යාත්මක පද්ධතියත්, ආන්තික දේශගුණික වෙනස්වීම් වියාවලියත් නිසා අප රට දේශගුණික විපර්යාසයන්ට පහසුවෙන් ගොදුරු වීමට වැඩි අවදානමක් ඇති රටකි.

නිමාලු අධ්‍යීක්ෂක
පෙස්ත්ස සහකාර අධිකාරී
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

දේශගුණික විපර්යාක සඳහා බලපාන ප්‍රධාන සාධක

ගෝලිය උෂ්ණත්වය ඉහළ යෙම

ලෝකයේ දේශගුණික විපර්යාසයන් ඇති වීමට හේතු වන සාධක අතරින් ප්‍රධාන වශයෙන් ම බලපාන සාධකය වන්නේ ගෝලිය උෂ්ණත්වය ඉහළ යැයි. මෙයට හේතු වන ප්‍රධාන විද්‍යාත්මක සාධක වශයෙන් වායු ගෝලයේ කාබන්චියෝක්සිඩ් ප්‍රතිගතය වැඩි වීම, වායුගෝලිය දුෂ්ණය මගින් හරිතාගාර ආවරණය ඇති වීම නිසා ගෝලිය උෂ්ණත්වය ඉහළ යැම සැලකේ. ඒ මගින් ලෝකයේ ආපදා අවදානම් තත්ත්වය ඉහළ යා හැකි ය. ලෝකයේ ආපදා අවදානම් තත්ත්වය මැනීම සඳහා ගෝලිය INFORM අවදානම් දරුණකය හඳුන්වා දී ඇත.

දේශීය ආපදා අවදානම

ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ආපදා අවදානම් මට්ටමක පවතින රටක් වශයෙන් ගෝලිය INFORM අවදානම් දරුණකය මගින් 3.6 ලෙස ග්‍රෑනිගත කර ඇති අතර එම ග්‍රෑනිගත කිරීමට අනුව රටවල් 191ක් අතරින් අප රට 97 වන ස්ථානයේ පසු වේ. මෙම දරුණකයට අනුව රටකට ඇති විය හැකි ආපදා තත්ත්වයන් හඳුනා ගැනීම, ඉන් වැළකීම සඳහා පියවර ගැනීම, අවදානමට පෙර සුදානම් වීම සහ සමස්තයක් ලෙස රටේ ආපදා අවදානම කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් සිදු වන නාය යැමි තත්ත්වය මෙම අවදානම් දරුණකය සඳහා හාවිත කර නොමැති බැවින් මෙම දරුණකය මගින් අප රටේ අවදානම නිවැරදි ලෙස ම මැනීය නො හැකි වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතනය විසින් එකාබද්ධ දේශගුණික තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට අධ්‍යාපනය කරමින් සිටින අතර එය ගොවියාගේ දේශගුණය පිළිබඳ දිනුම සහ පළපුරුදේද හා සම්භාවිතාව මත පදනම් වූ දේශගුණික සහ කාලගුණික පුරෝෂකථනවල එකාබද්ධ පද්ධතියක් වන බැවින් එය අප රට ඉතා එලදායී වනු ඇත

දේශගුණික විපර්යාස සහ ඉන් කාමිකර්මාන්තයට අති වන බලපෑම්

දේශගුණික සහ පාරිසරික විපර්යාසයන් නිසා ගෝලීය උප්පන්වය ඉහළ යැමි, නිසි කළට වැසි නො ලැබේම, ප්‍රමාණවත් ලෙස වැසි නො ලැබේම, අධික උප්පන්වය ආදි වෙනස්කම් පාරිසරය තුළ සිදු වන අතර එය කාමිකර්මාන්තය සඳහා සංප්‍රේ ව ම බලපාන හේතු සාධක වෙයි. මෙය අප රටේ කාමිකර්මාන්තය සඳහා සම්පතක් ලෙස ලැබේ තිබෙන ජල විද්‍යාත්මක වතුයට බලපෑම් එල්ල කරයි. එය රට තුළ එක කළාපයකට අධික වැසි ලැබේමට, ගංවතුර ඇතිවීමට මෙන් ම තවත් කළාපයකට නියග ඇති වීමට හේතු වේ.

ශ්‍රී ලංකාව ස්ථාම කළාපීය රටක් වන අතර දේශගුණික වෙනස්වීම් සමග අවුරුදුදේ යම් යම් කාලවල දී රටේ තෙත් කළාපයේ උප්පන්වය පවතා සෙල්සියස් අංශක 35 ද ඉක්මවා යයි. අධික ලෙස කාබන් සහිත වාසු විමෝචනය නිසා වුයුගේලය උණුසුම් වී අධි තාප තරුග ඇති වීම මෙයට හේතු වී ඇත. මෙම අධික උණුසුම් නිසා වාශ්පිකරණය ඉහළ යැමි හේතුවෙන් බෝග විනාශ වීම, බෝග වගාවන්ට හිතකර ක්ෂේර ජීවීන් විනාශ වීම, පරාග විනාශ වීමෙන් පරාගනය සිදු නො වීම සහ ඉන් අස්වීන්න අඩු වීම, නොයෙකුත් රෝග ඇති වීමෙන් බෝග විනාශ වීම සිදු විය හැකි ආපදා වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වන අනෙක් ප්‍රධාන ව්‍යසනය වන්නේ නියගයයි. අප රටට නියගය කාලගුණ විද්‍යාත්මක සහ ජල විද්‍යාත්මක යන දෙයාකාරයකට බලපායි. ඒ වර්ෂාපතන හිග වීම, මත්‍යපිට ජල මට්ටම් සහ ජල මූලාශ්‍ර සිදි යැමෙනි. බලාපොරොත්තු වන වර්ෂාපතනය නො ලැබේම හේතුවෙන් බීම් සකස් කිරීමට අපහසු වීම, බෝග වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි ජලය නො ලැබේම හේතුවෙන් ගාකයේ වර්ධනය අඩාල වීම, බෝග වර්ධන කාලය වෙනස් වීම, එම නිසා රෝග සහ පැලිබේකයන්ට ඔරෝක්තු දීමේ හැකියාව අඩු වීම, පැලිබේක සහ ලෙඩ රෝග සඳහා අතිරේක වියදම් දැරීමට සිදු වීම, අස්වීන්න අඩු වීම, පසු අස්වනු හානිය වැඩි වීම, පාරිසරික හානි වැඩි වීම, තීජ්පාදන පිරිවැය වැඩි වීම සහ තීජ්පාදන බාරිතාව අඩු වීම සිදු විය හැකි. උදාහරණයක් ලෙස 2014/2015 මහ කන්තයේ දී වගා කරන ලද කුමුරු හෙක්වයාර

157,606 න් 14%ක් ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන් ම විනාශයට පත් විය (මූලාශ්‍රය: සමාජ ආර්ථික සහ සැලුසුම් මධ්‍යස්ථානය, කාමිකර්ම දෙපාර්තමේන්තුව).

විවිධ ආකාරයෙන් ඇති වන ගං වතුර තත්ත්වයන් සහ නාය යැමි සඳහා ද දේශගුණික විපර්යාසයන් සංප්‍රේ ව ම බලපායි. දේශගුණික විපර්යාස හේතුවෙන් අකළට අධික වැසි ලැබේම නිසා හැගත ජල මට්ටම ඉහළ ගොස් නාය යැමි ඇති වීමෙන් වගා හුමින් විනාශ වීමත්, පාරිසරික හානි ඇති වීම නැවත වගා කිරීම සඳහා බීම් සැකසීමට අධික පිරිවැයක් දැරීමටත් සිදු වේ. තව ද තවාන් සේදා පාලු වීම, පැලිබේකයින් සහ රෝග වර්ධනය වීම නිසා වගා පාඩු වීම ද සිදු වේ. එ සේ ම අස්වනු තෙලන කාලයේ දී අධික වැසි ලැබේම හේතුවෙන් අස්වීන්න විනාශ වීමත් පැලිබේක සහ රෝග වර්ධනය වීමත් පසු අස්වනු හානිය වැඩි වීම නිසා තීජ්පාදනය අඩු වීම සහ ඉන් ආදායම අඩු වීමත් සිදු වේ.

භවෝත්පාදන කාමිකර්මාන්තය සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම

දේශගුණික විපර්යාස ඇති වීම තුළ ගෝලීය උණුසුම් වැඩි වීම නිසා කාමිකර්මාන්තයට හානිදායක බලපෑම් විශාල ලෙස ඇති වේ. ඉන් බෝග වගා කාලයන් දිරිස වන අතර බෝග පැලිවල වුළුහය වෙනස් වීමට ලක් වේ. එබැවින් මෙම ව්‍යසන සහ අවධානම්වලට මුහුණ දීමට හැකි වන ආකාරයට නවෝත්පාදන කාමිකර්මික හානියන් හඳුන්වා දීම තුළින් කාමිකර්මාන්තයේ තිරසාර බව පවත්වා ගත හැකි වනු ඇති.

තව ද, එකිනෙකට වෙනස් දේශගුණයන්ට ඔරෝක්තු දෙන බෝග මිශ්‍ර කර බහු බෝග වගාවක් ලෙස වගා කිරීමෙන් උපරිම එලදායීකාවයක් ලබා ගත හැකි ය. උදාහරණයක් ලෙස උණුසුම් සහ වියලි කාලගුණයට ඔරෝක්තු දෙන බෝග සහ අධික උප්පන්වයට ඔරෝක්තු නො දෙන බෝග, ඉහළ උප්පන්වයක් පවතින කාලවල දී වගා කිරීමේ වුළුහය වෙනස් කර එකට වගා කිරීම තුළින් අධික උප්පන්වයට ඔරෝක්තු නො දෙන බෝග අධික උණුසුම්න් ආරක්ෂා කර ගත හැකි ය.

නියගයට සහ අධික උප්පන්වයට ඔරෝක්තු දෙන බීජ තීජ්පාදනය කර වගා කිරීම තුළින් තවාන් විනාශ වීම



වැළකීම සහ පරාග සහ පරාගනය සාර්ථක වීම තුළින් බිජ අස්වෙන්න වැඩි කර ගැනීම සිදු කර ගත හැකි ය. අධික තෙතමනයට ඔරෝත්තු දෙන බිජ වගා කිරීම මගින් වර්ෂා කාලයේ දී බිජ කුණු වීම සහ වගා පාඩු සිදු වීම ද අවම කර ගත හැකි ය. අධික උෂ්ණත්වයට ඔරෝත්තු දීම සඳහා ව්‍යුන් (Mulch/Mulching) භාවිතය, හරිතාගාර තුළ සහ ආචරණ සහිත මඩු තුළ බෝග වගා කිරීම මගින් අධික උෂ්ණත්වය සහ අධික වර්ෂාපතනය යන ආපදාවලින් බෝග වගාවන් ආරක්ෂා කර ගත හැකි ය. තාණ වගාවන් සහ වන වගාවන් කිරීමෙන් පාංඟ බාධනය වළක්වා ගත හැකි අතර ඉන් සිදු විය හැකි හානි අවම කර ගත හැකි ය.

පරිසර හිතකාමී ගාක සුළං බාධක ලෙස වගා කිරීමෙන් සහ වන වගාවන් බෝග වගාවන් ආරක්ෂා වීමත් භුගත ජල ස්තර ආරක්ෂා වීමත් සිදුවීම තුළින් කාෂිකර්මාන්තයට සැලකිය යුතු වාසි අත් වේ. එලදායි ලෙස ජලය භාවිත කිරීම සඳහා ජලය කළමනාකරණය කිරීම සහ බින්දු ක්‍රමය යටතේ ජල පද්ධතිය ගක්තිමත් කිරීම ද වෙනත් නවෝත්පාදන ක්‍රමයන් වේ.

මේ ආකාරයෙන් නවෝත්පාදන ක්‍රමයන් භාවිත කිරීමෙන් කාෂිකර්මාන්තය සාර්ථක කර ගැනීමටත්


ආපදා අවදානම්වලට සාර්ථක ව මූහුණ දී නිෂ්පාදන වියදම් අවම කර කෘෂි නිෂ්පාදන මට්ටම ඉහළ තලයකට ගෙන ඒම සහ ඉන් දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත් හැකි වනු ඇත.

එමෙන් ම කාෂිකර්මික රටක් වන ශ්‍රී ලංකාවේ කාෂිකර්මාන්තයේ තිරසාර බව රඳවා ගැනීමටත් දේශගුණික විපර්යාසවලට ඔරෝත්තු දෙන සහ හදිසියේ ඇති වන වසංගත තත්ත්වයන්වල දී උදාහරණයක් ලෙස COVID 19 ව්‍යාප්තිය වැනි ආපදා තත්ත්වයන්වල දී ආහාර හිග්‍රීම් වැළකීමට සහ නිෂ්පාදනය කරන ආහාර සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහාත් නවෝත්පාදන කාෂිකර්මික භාවිතයන් කියාවට නැංවීම රටට එලදායි වනු නිසැක ය.

මූලාශ්‍ර :

ශ්‍රී ලංකාවේ දේශගුණික අවදානම, ලෝක බැංකුව, 2020

හොන්ග් යන් Z, වයඹ දිග වීනය - දේශගුණික වෙනස්වීම්වල බලපැමි සහ අනුවර්තන උපතුම, 2014 වෙබ් අඩවිය, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වෙබ් අඩවිය, කාෂිකර්ම දෙපාර්තමේන්තුව



සුළු වියදම්වලින් පරිස්සම් වන්න, කුඩා කාන්දවකින් විගාල නැවක් ගිලෙනු ඇත.

-

බෙන්ඡ්‍රම් ප්‍රාන්තමේන්තුව

ආදායම් උත්තාදන මාරුග කඳහා ජමතාක් ත්‍යය ගැනීම ධෙරියවත් කිරීම මගින් ග්‍රාමීය ජනතාවගේ අධික ත්‍යයගැනීම්ව නැති කළ හැකි ය

එම්.එස්. ඩැලුන්ගේ
කියෝජක අධිකාරී
සහිත්වෙදන දෙපාර්තමේන්තුව

අප්‍රතින් ව්‍යාපාරයක් ඇරීම සඳහා, නිවසක් ඉදිකිරීම සඳහා, කිසියම් ආර්ථික උත්පාදන ක්‍රියාවලියක් ඇරීම සඳහා මෙන් ම කාමිකාර්මික කටයුතු, නිෂ්පාදන, කුඩා කර්මාන්ත, වෙළඳාම් වැනි කටයුත්තක් ඇරීමට හෝ පවත්නා ව්‍යාපාරයක් පූජ්‍ය කිරීම වැනි තමන්ට අවශ්‍ය වෙනත් කටයුතු සඳහා ඉතිරි කර ගත් මුදලක් තමා පෑම නොමැති තම ගිය ලබා ගැනීමට සිදු වේ. ගිය මුදලක් ලබා ගෙන මෙළස වගකීමකට බැඳීම නීත්‍යනුකූල ව නීයාමනය වන විධීමක් මුලු ආයතන සමග මෙන් ම, අවිධීමක් මුලු ආයතන හා පූද්ගලයින් සමග ද ඇති විය හැකි ය.

යම් පූද්ගලයකුගේ ආර්ථිකය දියුණු කර සංවර්ධනයට මග පාදා ගැනීම සඳහා ගිය මුදල් උපකාරී වේ. නමුත් ගිය ලබා ගත යුත්තේ තමන්ගේ අවශ්‍යතා සඳහා පමණක් වන අතර කිසි විටකත් පරිහෙළුනය සඳහා ගිය ලබා නො ගත යුතු ය. එසේ නොමැති ව, අධික මෙළස ගිය ලබා ගැනීම කුළින් මහත් දුෂ්කරතාවන්ට පත්විය හැකි ය. එබැවින් ගිය ලබාගත යුත්තේ අත්‍යවශ්‍ය වන ආදායම් උත්පාදන කටයුතු සඳහා පමණක් අවශ්‍ය ප්‍රමාණයට පමණි. එසේ ගිය ලබාගත යුත්තේ නීත්‍යනුකූල ව නීයාමනයට යටත් වන බැංකු සහ මුලු ආයතනවලින් පමණි.

ඉහතින් සඳහන් කළ පරිදි මිනිසුන් ගිය ලබා ගැනීම සඳහා යොමු වන සාධක ගණනාවක් තිබේ.

වර්තමානයේ ද බොහෝ පිරිස් තමන් සතු ව පවතින වත්කම් ඉක්මවා ගිය ගැනීමට පෙළුම්ක් දැක ගත හැකි ය. එමෙන් ම අවශ්‍යතාවක් නොමැති ව ගිය ලබා ගන්නා අවස්ථාවන් ද නිරික්ෂණය වේ. මෙසේ වීමට හේතු සලකා බැලීමේ ද සමහර හේතු එසේ ගිය ගැනීමට පෙළමෙන පූද්ගලයාගේ පාලනයෙන් තොර වේ. සමහර මුලු ආයතන සහ විවිධ පූද්ගල හා සංවිධාන ගිය මුදල් ලබා දීමේ දී හා සිය හාන්චි හා සේවා ගිය මත පදනම් විකුණුම් ක්‍රම මගින් විකුණා ගැනීමට විවිධ ක්‍රම හාවත කිරීමේ දී පාරිභෝගිකයන් තාරකික නොවන තීරණ ගැනීමට පෙළුම් නිසා අධික ලෙස ගිය ලබා ගැනීමට පෙළමෙනු ඇත. මේ තත්ත්වය විවිධ මුලු ආයතන මෙන් ම විවිධ පූද්ගල කණ්ඩායම් නිසා ද උද්‍යත වේ. පැවැල් අයගෙන්, මිතුරුන්ගෙන් මෙන් ම අධික කොන්දේසි සහ ඉහළ පොලී අය කරන පූද්ගලයන් සහ ආයතන වැනි විවිධ මාරුවලින් ද මෙසේ ගිය ලබා ගැනීම සිදු වේ. මේ ආකාරයෙන් ගිය මුදල් ලබා ගෙන අධික ලෙස ගියගැනීහාවයට පත්වීම අද සමාජයේ වැඩි කතාබහට ලක්වන ගැටුවලක් බවට පත් ව ඇත. එමෙන් ම කිසිදු ආදායම් උත්පාදන මාරුගයක් නොමැති ව ගිය ලබා ගන්නා ආකාරයක් ද දක්නට ලැබේ. වියෙෂුයෙන් අඩු ආදායම්ලාභී පිරිස්, රකියා විරහිත පිරිස් මෙන් ම කාන්තාවන් සිය එදිනෙදා කටයුතු ඉටු කර ගැනීමට යැමීමේ දී ඇති වන මුලු දුෂ්කරතා හේතුවෙන් ඉහතින් සඳහන් කළ ආකාරයේ අවිධීමක් මුලු සම්පාදන මාරුවලින් ගිය ගැනීමට පෙළුම් ඇත. මෙළස ගිය ලබා ගන්නා බොහෝ අයට තමන්ගේ ම කියා නිවසක් නොමැති අතර බොහෝ විට සිටින්ගේ කුලී නිවාසවල ය. එවිට එම නිවාස සඳහා කුලී ගෙවීම්, විදුලිය, ජලය වැනි අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ගෙවීම්, දෙනික ආභාර පාන මෙන් ම වෛද්‍ය පහසුකම් වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම කුළු ඔවුන් ගිය ලබා ගැනීමට පෙළුම් ඇත. එවිට ඔවුන් ප්‍රවේශ වන්නේ බොහෝ විට අවිධීමක් මුලු වෛද්‍යපොල වෙත ය. විධීමක් මුලු වෛද්‍යපොල කුළින් තම මුලු පහසුකම් සපුරා ගැනීමට ද නොහැකි බැවින් ඒ සඳහා පහසු ම කුමය මෙළස තමා සෞයා පැමිණෙන විවිධ අයහැන් කොන්දේසි මත මුලු පහසුකම් සැපයීමට ඉදිරිපත් වන පිරිස් වෙතින් මෙළස අධික ලෙස ගිය මුදල් ලබා ගැනීම නිසා පාලනය කළ නොහැකි මෙළස ගියගැනීහාවයට පත් වේ. මේ තත්ත්වය කුළු විරුද්‍යකාරී තත්ත්වයකට පත් ව



ඇති අතර, අධික ගෙයගැනීහාවය හේතුවෙන් සමාජ, ආර්ථික ගැටලු රසක් පැන නැගී ඇත. එසේ ගෙය ලබා ගත් පසු එම ගෙය සහ අධික පොලිය ගෙවීමට තො හැකි විමෙන් සිදු වන්නේ තවත් එවැනි ම අවශ්‍යමත් වෙළඳපාල තුළ සිටින පිරිස් වෙතින් කළින් ලබා ගත් කොන්දේසිවලටත් වඩා අයහපත් කොන්දේසි මත කළින් ලබා ගත් ගෙය මූදලටත් වඩා වැඩි ගෙය මූදලක් ගැනීමට සිදු වීමයි. මෙය දිගින් දිගට ම සිදු කිරීම නිසා ඔවුන් ගෙය උගුලකට හසුවීම හෙවත් අධික ලෙස ගෙය වීමකට ලක් වේ.

වර්තමානයේ අප මූහුණ දී සිටින කොට්ඨාස - 19 ගෝලිය වසංගත තත්ත්වය හමුවේ දැඩි ලෙස ආදායම් මාරුග අවහිර වීම තුළ මෙම තත්ත්වය දෙගුණ තෙගුණ වී ඇත. මේ නිසා ගෙය බරින් පිරිකෙමින් සිටි පිරිස් තවදුරටත් අදුරු ආගාධයකට යොමු වන බවක් දැක ගත් හැකි ය. මෙවන් තත්ත්වයක් තුළ බොහෝ විට අඩු ආදායම්ලාභී පිරිස් මෙන් ම රකියා විරහිත පිරිස්වලට සිමා වී පැවති අධික ගෙයගැනීහාවය සමාජයේ වෙනත් කණ්ඩායම්වලට ද යොමුවීමක් දැක ගත් හැකි ය. වසංගත තත්ත්වය හමුවේ විධිමත් ලෙස ආදායම් ලැබූ පුද්ගලයන්ගේ ආදායම් තත්ත්වය අඩුවීම්, රකියාව අනිමිවීම්, වැටුපෙන් කොටසක් පමණක් ලැබීම වැනි හේතු නිසා අනාගතයේ දී ආදායම් වැඩි වේ යයි බලාපොරාත්තුවෙන් අනාගත ආදායම් සහ වත්කම් ඉලක්ක කර ගනිමින් ගෙය ලබා ගැනීමට යොමු වීම නිසා ම පිරිස්වලට ද සිදු වනු ඇත. එවිට තවදුරටත් ගෙයගැනීහාවය ඉහළ යනු ඇත. එබැවින් මේ පිළිබඳ ව ද දැඩි අවධානය යොමු කළ යුතු ව ඇත.

ගෙය වීම පිළිබඳ සාමාන්‍ය පැහැදිලි කිරීම වන්නේ ඉල්ලම මත පදනම්ව ඇති වන තත්ත්වයක් බවයි. සාමාන්‍යයෙන් ජ්විත ගමන අරඹනු ලබන තරුණ පිරිස් වැඩි ප්‍රමාණයකගේ ආදායම ආරම්භක අවස්ථාවේ දී අඩු මට්ටමක පවතී. ඒ නිසා ම ඔවුන්ට තම කුසලතාව, දක්ෂතාව, හැකියාව හෝ ලබා ගත් දැනුම මත පදනම් ව යම් ආර්ථික ක්‍රියාවක් ඇරීමට ගක්තියක් තොමැති. එමෙන් ම විධීමත් මූල්‍ය වෙළඳපාල තුළින් පහසුකම් ලබා ගැනීමට ද හැකියාවක් තොමැති. මෙවන් පරිසරයක සිටින මෙම පිරිස් ද, අලුතින් විවාහ දිවියක් ඇරීමට කටයුතු කරන විට ද ඔවුන්ට අවශ්‍ය නිවාස, අනෙකුත් අවශ්‍යතා සහ පවුල් විවිධ අවශ්‍යතා

නිසා ද අවශ්‍ය මූල්‍ය පහසුකම් සොයා ගැනීමට අවශ්‍යමත් මූල්‍ය වෙළඳපාල වෙත ඇදී යයි. යම් කිසි ආදායමක් ලබන්නේ නම් හෝ ආදායමක් තො ලබන්නේ නම් හෝ එය ඉක්මවා වියදීම් ඉහළ යන විට අනාගත ආදායම් තත්ත්වයන් වැඩි දියුණු වේ ය යන විශ්වාසය හේතුවෙන් ද ඔවුන් ගෙය ලබා ගැනීමට පෙළඟී. අනාගත ආදායම් පිළිබඳ ව ඔවුන් තුළ ඇති වන විශ්වාසය ගෙය ලබා ගැනීම තුළින් ඇති විය හැකි අවදානම්කාරී තත්ත්වයන් අමතක කර ඔවුන්ට ගෙය ලබා ගැනීම සඳහා පොලිඩියි. එසේ ම තමන්ට තුරු පුරුෂ නැති අනුකරණ මත පදනම් වී විවිධ අනවශ්‍ය පරිභේදන රටාවන්ට ද යොමු වී ඇත. ඒ නිසා ම තමන්ට තමන් පාලනය කර ගැනීමට තො හැකි වීම මෙන් ම පවුල තුළින් ම මතු වන විවිධ අවශ්‍යතා හා උච්චතාවන් හේතුවෙන් ද පුද්ගලයින් ගෙය මත පදනම් ව තම ආර්ථික කටයුතු මෙහෙයුමෙමට පෙළඟීන තත්ත්වයක් දක්නට ලැබේ.

හිගකම ගෙය ගැනීමට බලපාහ මූලික සාධකයකි

එදිනෙදා ජ්විතය ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රමාණවත් මූදල් තොමැති වීම හේතුවෙන් එම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා මිනිස්සු කෙටි කාලීන ගෙය ලබා ගතිති. තමුන් අභේක්ෂිත ආදායම් තො ලැබීම සහ වියදීම් ඉහළ යැම වැනි තත්ත්වයන් තුළ ඉහත ගෙය සම්බන්ධ ආපසු ගෙවීම හා වෙනත් බැඳීම් නිසි ලෙස සිදු කිරීමට තො හැකි වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් ගෙය ගැනීමට සිදු වේ. මෙය හිගය මත පදනම් වූ ගෙයගැනීහාවයට හේතු වේ. දුප්පන් වීම යනු මූදලින් නැති බැරි වීම පමණක් තො වේ. සම්පත්වලින් ද හිගයක් පවතී. අඩු ආදායම්ලාභී පුද්ගලයන් බොහෝ විට ඇුනාන්වත් තාර්කික මූල්‍ය තීරණවලට එළඟිනු දැක ගත තො හැකි වන්නේ බොහෝ විට ඔවුන් තුළ ඇති සහජ ගති ලක්ෂණ නිසා තො වේ. එය දරුදානාව හේතුවෙන් මතු වන මානසික තත්ත්වයකි. දුප්පන් මිනිසුන් තම අවශ්‍යතා මූදුන් පමුණුවා ගැනීමට අධික ලෙස ගෙය ගැනීමට පෙළඟීන අතර විධීමත් මූල්‍ය පද්ධතිය තුළින් ගෙය ලබා ගැනීමට ඇති හැකියාව අඩු වීම තුළ ඔවුන් අධික කොන්දේසි යටතේ ගෙය ගැනීමට උත්සාහ ගනී.

ගෙයගැනීහාවය සලකා බැලීමේ ද අදහස් වන්නේ කොතරම් කාලයකට වරක් ගෙය වන්නේ ද සහ කොතරම් කාලයක් සඳහා ගෙය වී තිබේ ද යන්නයි.

වර්තමානයේ බලන විට මුදලක් ගෙයට ලබා නො ගත් පුද්ගලයෙක් සොයා ගැනීම ඉතාම අසිරි ය. බොහෝ අය සමාන්‍යයෙන් කෙටි කාලීන ගෙයගැනීයන් ය. මෙවන් බොහෝ පුද්ගලයෝ තියමිත පරිදි කළට වේලාවට ලබා ගත් ගෙය ආපසු ගෙවා දුමති. තවත් සමහරු වරින්වර විවිධ අවශ්‍යතා සඳහා ගෙය වන අතර එය ආදායම සමග නිවැරදි ව ගෙවා ගනිමින් ලබා ගත් ගෙය ආපසු ගෙවමින් සිටිනු දැක ගත හැකි ය. මෙලෙස කටයුතු කරන තත්ත්වයක් සැම අයෙකු තුළ ම ඇති නම් ගෙයගැනීය පිළිබඳ ව කරා කිරීමට අවශ්‍ය නො වේ. කෙසේ වෙතත් සමහර පුද්ගලයින් අඛණ්ඩ ව ගෙය වන ප්‍රමාණය වැඩි විමේ ප්‍රව්‍යතාවක් පෙන්වුම් කරන අතර ආදායම ඉක්මවා අධික ව ගෙය වන තත්ත්වයක් දැක ගත හැකි ය. මුවන් සිය ජීවිත කාලය පුරා ම ගෙයකරුවන් ලෙස ජීවත් වේ. මෙම තත්ත්වය ගෙයගැනීය වයයයි.

සමාජයේ අධික ණ්‍යාගැනීය පාලනය කිරීම සඳහා පහත කරණු කෙරෙන් අවධානය යොමු කිරීම වැදගත් ය

වර්තමානය වන විට ඉහත සඳහන් කරන ලද විවිධ හේතු මත ගෙය වීම පුද්ගල ආර්ථික ජීවිතය තුළ ස්ථීර ලක්ෂණයක් බවට පත් ව ඇතේ. වර්තමාන සංකීර්ණ සමාජය තුළ අවශ්‍යතා ඉටු කර ගැනීමට යැමේ දී ගෙය රහිත පුද්ගලයෙකු ලෙස ජීවත්වීම ප්‍රායෝගික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකි. ක්‍රම ක්‍රමයෙන් අධික ව ගෙය වීම බොහෝ පුද්ගලයින් සිය මූල්‍ය කළමනාකරණ ක්‍රමය ලෙස යොදා ගනු ලබයි. ගෙය අපේ ජීවිතයේ සැම අංශයක් කෙරෙහි ම විනිදේ. මිනිසුන්ගේ යහපතට ගෙය යොදා ගත හැකි අතර එය යහපත් මිනිසෙකු ලෙස සමාජයේ ක්‍රියාකාරී වීමට ද මග පාදයි. එබැවින් සමාජය කවර අතකට ගෙන යන්නේ ද යන්න අධික්ෂණය කිරීම වඩාත් වැදගත් වේ. විශේෂයෙන් අධික ගෙයගැනී හාවය අධික්ෂණය සඳහා ඇති අධික්ෂණ රාමුව කොතරම් දුරට ගක්තිමත් ද, අධික ගෙය බර සම්බන්ධයෙන් ප්‍රමාණවත් පුතිපත්ති හඳුන්වා දී ඇත් ද, ඉහළ යන පුද්ගල ගෙයගැනීය සඳහා ප්‍රමාණවත් අවධානයක් සමාජයේ පවතිනවා ද, ඒ සම්බන්ධයෙන් දැනට පවත්නා පුතිපත්ති කොතෙක් දුරට ගක්තිමත් ද, එම පුතිපත්ති කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද සහ ඒවායේ කාර්යක්ෂමතාව මැන බලන්නේ ද, ආර්ථික පුතිපත්ති තීරණය කිරීමේ දී අධික ව ගෙය වී ඇති පුද්ගලයන් මත වන බලපෑමට

අවධානය යොමු කරන්නේ ද, අධික ගෙයගැනීය සම්බන්ධ පුතිපත්ති විවිධ රුපයේ ආයතන සමග සම්බන්ධීකරණය සිදු කරනු ලබන්නේ කෙසේ ද, මෙම ගැටුව විසඳීම සඳහා වන නීතිමය තත්ත්වයන්හි බාධක පවතින්නේ ද යන්න අධික්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් වේ. එසේ ම වෙළඳපොල තුළ ඇති මූල්‍ය උපකරණ ප්‍රමාණය, නව මූල්‍ය උපකරණ වෙළඳපොලට හඳුන්වා දීම්, වෙළඳපොල තුළ පවත්නා මූල්‍ය උපකරණවල ලක්ෂණ ජනතාවට කොතෙක් දුරට හඳුනා ගත හැකි ද, එම උපකරණ තුළ අන්තර්ගත ලක්ෂණ කොතෙක් දුරට විනිවිද්‍යාවයකින් යුත්ත ව විස්තර කර ඇත් ද, එම උපකරණ නියාමන අවශ්‍යතා සමග ගැලපේ ද, අහිතකර මූල්‍ය උපකරණ හඳුනා ගැනීමට නිසි ක්‍රම වේදයක් ඇති ද යන සාධක ගෙයගැනීය හැමති අහිතකර තත්ත්වය අධික්ෂණය සඳහා යොදා ගත හැකි ය. එසේ ම මූල්‍ය ආයතන වගකීම සහගත ලෙස ගෙය ලබා දීමේ පුතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ද, මූල්‍ය උපකරණ අලෙවිය සඳහා නො මග යවන සුළු සහ ආකර්ෂණීය විකිණීම ක්‍රමවේද හාවිත කරනු ලබන ආයතන කවරේ ද, පුද්ගල ගෙයගැනීය ඉහළ නැවීම සඳහා වැඩිපුර ම දායකත්වය දක්වා ඇති මූල්‍ය ආයතන කවරේ ද යනාදී සාධක කෙරේ අවධානය යොමු කිරීම වැදගත් ය.

අධික රෙස ගෙයගැනී වීම පාලනය සඳහා ගත යුතු කියා මාරුග

සමාජය තුළ බෙහෙවින් කතා බහට ලක්වන ගෙයගැනීය සුළු වන කරණු කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව බොහෝ අය අතර කතා බහට ලක්ව ඇතේ. එහි දී රුපය විසින් ද රාජ්‍ය ආයතන මෙන් ම පුද්ගලික ආයතන හා විවිධ සංවිධාන ද, විවිධ ජන කණ්ඩායම් ද මෙම අර්බුදය පිළිබඳ ව සාකච්ඡා කරනු දක්නට ලැබේ.

මෙම ලිපියේ ඉහතින් සඳහන් කරන ලද ගෙයගැනීයට බලපාන විවිධ හේතුන් සමනාය කර ගැනීම සඳහා එම අර්බුදයට ලක් ව ඇති සහ ඉදිරියේ දී එවැනි තත්ත්වයකට පත් විය හැකි පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම බෙහෙවින් වැදගත් වේ. එසේ නොමැති වුවහොත් මෙය තවත් සමාජ අර්බුදයක් කරා ගෙන යැම්ව හේතු වනු ඇතේ. එම නිසා එම තත්ත්වය පාලනය කිරීම සඳහා පහත



සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ විට ප්‍රයෝගනවත් වනු ඇත.

- උපයා ගනු ලබන ආදායම ජ්‍යෙන් වීමට ප්‍රමාණවත් ලෙස සැලසුම් කිරීම
- සේවීර ආදායම් මාර්ග ඇති කර ගැනීමට කටයුතු කිරීම
- ආදායම් මට්ටම අනුව යම් ඉතිරි කිරීමක් කිරීමට පෙළුමීම
- ඉතිරි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට සූදුසු දැනුවත් කිරීමක් සිදු කිරීම
- වියදම් කිරීම සඳහා සූදුසු සැලසුමක් සැකසීම

- විධීමත් මූල්‍ය ක්‍රමය තුළින් පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීම
- විධීමත් මූල්‍ය පද්ධතිය තුළින් පහසුකම් ලබා ගැනීමට තිබෙන විවිධ බැහැර කිරීම් ඉවත් කිරීම
- නො මග යවන සූදු වෙළඳ දැන්වීම් අලෙවිකරණ ක්‍රියාවලියට යොදා ගැනීම පාලනය කිරීම
- උපක්‍රමයිලි අනුකරණවලට නො රවවීමට අවශ්‍ය උපදෙස් ලබා දීම
- සමස්තයක් ලෙස ගත් කළ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම

ප්‍රාග්ධනය යනු දහයේ කොටසක්
වන අතර එය තවදුරටත් දහය ලබා
ගැනීම සඳහා භාවිත කරයි.

- ඇල්ගුඩ් මාර්ෂල්

